



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,395—FRIDAY, FEBRUARY 28, 1896.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III.—Provincial Administration.

Land Sales:—	PAGE	Land Acquisition Notices	PAGE
Western Province ... ..	209	Land Resumption Notices ... ..	228
Central Province ... ..	210	Notices under "The Forest Ordinance" ... ..	—
Northern Province ... ..	211	Notices of sale of Arrack, Opium, and Toll Rents ... ..	232
Southern Province ... ..	212	Notices of sale of Salt and Timber ... ..	—
Eastern Province ... ..	216	Notifications of Close Seasons, Infected Areas, &c. ... ..	—
North-Western Province ... ..	218	Specifications under "The Irrigation Ordinance" ... ..	234
North-Central Province ... ..	220	Miscellaneous Departmental Notices ... ..	239
Province of Uva ... ..	225		
Province of Sabaragamuwa... ..	226		

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,488, W. P.

Colonial Secretary's Office,  
Colombo, February 27, 1896.

AT noon on Wednesday, March 25, 1896, the Hon. the Government Agent of the Western Province will put up for sale, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,289. Situation—Udugaha pattu, Hewagam korale.

Lot.	Name of Land.	Village.	Extent.		
			A.	R.	P.
5864	Tanayamewatta	Avisawella	0	3	0
5866	Do.	do.	0	2	23
5868	Do.	do.	0	0	20
5874	Do.	do.	0	0	12·25
5875	Do.	do.	0	0	9
5876	Do.	do.	0	0	10·50

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,488, W. P.

වර්ෂ 1896 ක්වූ පෙබරවාරි මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේදී කන්තෝරුවේදීය.

වස්තෘකර් දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ මාර්තු මස 25 වෙනි දිනවූ බද්ද කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

• සිතියම 3,289. පිහිටා තිබෙන්නේ—උඩුගහපත්තුවේ හෙවත්කෝරලේ.

නො.	ඉඩමේ නම.	ගම.	මහත.
5864	නානාසමේ වත්ත	අවිස්සාවේල්ල	අ. රු. ප. 0 3 0
5866	එම	එම	0 2 23
5868	එම	එම	0 0 20
5874	එම	එම	0 0 12.25
5875	එම	එම	0 0 9
5876	එම	එම	0 0 10.50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර් ජනරල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්තෘකර් දිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරිස් වමිහ.

### LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,517, C. P.

Colonial Secretary's Office,  
Colombo, February 25, 1896.

ON Wednesday, April 15, 1896, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Udugoda korale of Udasiya pattu of the Matale North District of the Central Province.

Preliminary plan 2,848.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
8690	Tembahitiyawa	Simon Conductor	The Crown	Chena	11 2 38
8692	Kinigama	do.	do.	do.	32 2 30
Z 353	Do.	—	Simon Conductor	do.	3 3 17

Upset price,—Rs. 20 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,517, C. P.

වර්ෂ 1896 ක්වූ පෙබරවාරි මස 25 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස්ථානයේදී කන්තෝරුවේදීය.

මධ්‍යමදිසාවේ මාතලේ උපඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ අප්‍රේල් මස 15 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ උතුරු පලාතේ උඩුගොඩ කෝරලේ උඩසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන මිකුබෙලි 3ක්.

සිතියම 2,848.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.
8690	නැඹිඟිවිසාව	සයිමන් කොන්දේසිකර	ආණ්ඩුව	අන්තිම	අ. රු. ප. 11 2 38
8692	කිනිගම	එම	එම	එම	32 2 30
Z 353	එම	—	සයිමන් කොන්දේසිකර	එම	3 3 17

අක්කරයක් රූපිසල් 20 සිට විකුණනට පටන්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර් ජනරල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරයා මාතලේ උපඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරිස් වමිහ.

## LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 281, N. P.

Colonial Secretary's Office,  
Colombo, February 18, 1896.

ON Wednesday, April 15, 1896, at 12 o'clock noon, the Acting Government Agent for the Northern Province will put up to auction, at his office in the Jaffna Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Valigamam East, &c., divisions of the Jaffna District of the Northern Province.

Preliminary Plan.	Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1,900	7246	Koppay South	K. Vallipuram	Old road and Crown land	0 2 1
1,901	7249	Do.	M. Arudpirakacham	Tank fit for paddy	0 0 27
1,902	7251	Do.	V. Kanapatippillai	do.	0 0 19
1,897	7232	Do.	S. Putattampi	Rocky waste	4 0 12
Claimant—Valipillai, widow of Nakamuttu, and K. Vayttilingam					
1,892	K 164	Mallakam	Rev. T. S. Smith	Bare rocky ground	1 0 17
Claimant—The Crown.					
1,899	7244	Navatkuli	S. Acheyppillai	Waste land	9 2 37
"	7245	Do.	do.	do.	4 3 38
1,896	7291	Allaippiddi	K. Kanapatippillai	do.	12 1 32
182	133	Vannankeney	K. Nakappara	Open ground	2 3 11
"	134	Do.	do.	do.	2 2 8

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Acting Government Agent, Jaffna.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 281, N. P.

கொலோனியல் சர்க்கிடுததார ஆபிசில்,  
கொழும்பில், 1896 ம ஆ மார்ச் 18 ந் உ.

1896 ம ஆண்டு சித்திரைமாதம் 15 ந் தேதி மத்தியானம் 12 மணிக்கு யாழ்ப்பாணம் கச்சேரியில் தன ஆபிசில் வட மாகாணத்து அயிட்டிங் கவண்மேந்து ஏசுநறவாகளால் இதனயயற செரலலப்படடிருசுகிற முடிக்கூரிய கரணித் துணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்றகப்படும்.

10 காணித்துணடுகள், வட மாகாணத்து யாழ்ப்பாணம் டிஸ்திரிக்டின் வலிகாமம் கிழக்குமுதலிய பகுதிகளில் விருககின்றன.

உரிததாளி—முடி.

பிளான	இல.	இல.	குறிச்சு.	கேள்வீக்காரானின பெயர்.	விவரம்.	வீச்சாலம். அ. ரூ. ப.
	1,900	7246	கோப்பாயத்தெற்கு	க. வல்லிபுரம்	பழந்தெருவ முடிக்கூரிய காணியும்	0 2 1
	1,901	7249	ஹெ	ம. அருட்பிரகாசம்	குளம், தெல்லுக்குத்தக்க	0 0 27
	1,902	7251	ஹெ	வே. கணபதிப்பிள்ளை	ஹெ	0 0 19
	1,897	7232	ஹெ	ச. பூத்ததம்பி	கலடு, தரிசு	4 0 12
	1,892	K 164	உரிததாளி—நாகமுத்து மலலாகம்	கைமவள்ளிப்பிள்ளையும க. வைத்திலிங்கமுடி கி. எஸ். சிமிதையா	க. வைத்திலிங்கமுடி வெற்றும கலடு	1 0 17
	1,899	7244	நாவற்குளி	உரிததாளி—முடி. ச. ஆசைப்பிள்ளை	தரிசு	9 2 37
	"	7245	ஹெ	ஹெ	ஹெ	4 3 38
	1,896	7291	அல்லிப்பிட்டி	கா. கணபதிப்பிள்ளை	ஹெ	12 1 32
	182	133	வண்ணானகேணி	கா. நாகப்பா	வெளி நிலம்	2 3 11
	"	134	ஹெ	ஹெ	ஹெ	2 2 8

பாணிப்பு விலை ஏக்கரொன்றுக்கு ரூபா 10.

இந்தக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்களை சேர்வையர் ஜெனறல் துரையவர்களிடத்திலும் விற்றபண வின கொந்திசைப்பற்றி யாழ்ப்பாணம் அயிட்டிங் கவண்மேந்து ஏசுநறத்துணை யவர்களிடத்தும் கேட்டறியலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாக்கா,  
இராசாங்க ல்கிதர்.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 924, s. P.

Colonial Secretary's Office,  
Colombo, February 25, 1896.

ON Friday and Saturday, April 24 and 25, 1896, at 11 A.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred allotments of land situated in the Matara District of the Southern Province.

### Preliminary plan 3,835.—Weligam korale.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
O 394	Karuwalabedda	Kamburugamuwa	Chena	8	0	16
Q 394	Do.	Kalatiwala	Garden	4	0	16
R 394	Do.	Kamburugamuwa	do.	2	1	4
S 394	Do.	do.	do.	0	3	13
T 394	Do.	do.	do.	7	0	34
U 394	Do.	do.	do.	0	0	8
Preliminary plan 1,352.						
10641	Atticcagahahena	Nape	Jungle	8	0	12
10642	Beddadeniyahena or Kitulgaha-udumullahena	Horagoda	do.	21	1	28
10643	Beddadeniyahena	do.	do.	22	3	17
10644	Wallaliyaddaudumullahena	do.	do.	3	3	36
10645	Atteinegahahena	do.	do.	2	0	27
D 601	Medakela	do.	do.	0	2	17
Preliminary plan 4,388.						
11592	Mariyamulleatmage	Elgiriya	Owita	0	0	33
11593	Kirimetiyahena	do.	Jungle	7	3	18
Preliminary plan 4,389.						
11594	Kurundugamullahena	Elgiriya	do.	9	0	0
11595	Do.	do.	do.	6	0	0
V 482	Kurundugamulla	do.	Paddy	2	1	3
Preliminary plan 4,614.						
12717	Opitakandahena or Bogahadeniyahena	Horagoda and Patagama	Bamboo jungle	34	2	36
Preliminary plan 4,391.						
11596	Rugahabalapuwahena	Horagoda	Jungle	2	3	28
11597	Maragahakoratuwa	do.	Garden	0	2	1
Preliminary plan 4,385.						
11587	Puakdolahena	Kiyandua	Jungle	6	3	12
Preliminary plan 4,568.						
12594	Kiriviangahadolahena	Kiyandua and Akuressa	Chena	38	1	14
Preliminary plan 4,534.						
12445	Kaluwagahadeniyahena	Kiyandua	Jungle	11	1	30
12450	Ukaskoratuwahena	Akuressa	Citronella	0	3	25
Preliminary plan 4,386.						
11588	Lindagawadeniyahena	Keyandua	Chena	4	3	2
11589	Galmuttawehena	Henagama	Jungle	14	2	9
11590	Do.	do.	Citronella	1	0	16
Preliminary plan 4,553.						
12561	Mahadeniya	Balapata	Deniya	5	1	30
Preliminary plan 4,422.						
11788	Pissuralagedeniyahena	Pimburawana	Grain	2	0	17
11789	Do.	do.	Chena	1	0	26
Preliminary plan 4,598.						
12673	Welimullahena	Maragoda	Bamboo jungle	3	2	23
Preliminary plan 4,579.						
12611	Kumburannawehena	Ganhela and Asmagoda	Jungle	13	3	18
L 487	Jalathgedeniya	Asmagoda	Deniya	0	0	16
M 487	Dehendagodawatta	do.	Jungle and citronella	0	1	38
N 487	Jalathgewatta	do.	do.	0	2	37
O 487	Kabaragoyikoratuwa	Ganhelle	Citronella	0	2	33
P 487	Ellawalagodawatta	do.	do.	0	2	19
Q 487	Ilanganwatta	do.	do.	1	1	6
12612	Batawalgodahena	do.	Jungle	7	3	0
12613	Maddumagedeniyaihatta	Horagoda	do.	6	3	23
R 487	Do.	do.	do.	1	1	3

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
S 487	Maddumagewatta	Horagoda	Jungle	0	3 21
T 487	Galketiya godahena	do.	do.	1	3 0
12614	Galketiya godahena and Maragahahena	Horagoda and Ganhella	do.	19	2 20
12615	Galketiya godahena	Koragoda	Citronella	0	0 38
12616	Guruhenlagodahena	Ganhella	do.	0	1 38
12617	Do.	do.	do.	0	1 8
12618	Do.	do.	Jungle	6	0 23
Preliminary plan 4,596.					
12666	Amuhenaokanda	Ganhella	Jungle	3	2 6
12667	Jambugahalanga-atmaga	do.	do.	2	0 32
12668	Koskandawila-atmaga	do.	do.	4	2 31
12669	Dikhena	do.	do.	18	1 38
12670	Do.	do.	Chena	0	1 15
Y 489	Maragahakoratuwa	do.	Citronella	0	2 32
Preliminary plan 3,930.					
V 410	Madadibolamulla	Elgiriya	Paddy field	0	1 5
9781	Paragahalanda hena	do.	Jungle	11	0 7
9782	Do.	Patagama	do.	11	0 0
9783	Paragahalanda watta	do.	Vegetable garden	0	1 0
Preliminary plan 4,587.					
12640	Godagangoda watta	Maliduwa	Citronella	12	0 23
Preliminary plan 4,601.					
12676	Galmuttarahena	Henagama and Paraduwa	Bamboo jungle	15	2 14
12677	Mininduwelahena	Paraduwa	Jungle	1	2 20
12678	Galmuttarahena	Henagama	Citronella	1	0 26
Preliminary plan 4,607.					
12707	Tippalahena	Paraduwa	Chena	12	0 0
12708	Ginihindugodahena	do.	Bamboo jungle	3	0 12
Preliminary plan 4,575.					
12599	Tippalahena	Paraduwa	Jungle	7	2 1
12600	Lindakellahena	do.	do.	4	3 22
12601	Dolamamatahena	do.	do.	7	2 21
12602	Pullahena	do.	do.	10	0 31
Preliminary plan 406.					
S 77	Puakbokedeniya	Henagama	Field	0	1 28
3248	Gangarawallehena	do.	Chena	3	2 20
T 77	Gangarawalle deniya	do.	Field	0	0 29
3257	Tunhiriyakanatta	do.	Chena	9	2 11
W 77	Hindeniya	do.	do.	0	1 37
Preliminary plan 3,319.					
7694	Punchibethuna	Marambe	Paddy field	0	3 15
7695	Kanuketiya	do.	do.	1	0 11
Preliminary plan 3,288.					
7574	Pahalapuakgahavilla Ehalakele	Marambe	Deniya	2	2 32
Preliminary plan 3,537.					
8471	Punchikottanamullakumbura	Horagoda	Paddy field	0	2 35
Preliminary plan 3,269.					
7520	Innaladeniya	Gallola	do.	0	3 17
Preliminary plan 2,945.					
6164	Ellamulladeniya	Diyalape	Citronella	0	2 5
Preliminary plan 2,746.					
5359	Hirigedeniyagoda	Ketanwila	Bamboo jungle	7	3 78
5360	Do.	do.	Cleared land	1	0 6
Preliminary plan 3,472.					
8149	Dodamanahena	Illupalla	Jungle said to contain plumbago	5	1 34
8150	Do.	do.	do.	5	1 1
8151	Do.	do.	do.	6	2 16
8152	Do.	do.	do.	5	1 29
8153	Do.	do.	do.	5	0 3
8154	Do.	do.	do.	6	0 39
8155	Do.	do.	do.	6	1 23
8156	Do.	do.	do.	5	3 7
Preliminary plan 3,516.					
8406	Nariamullahena	Ganhella	Chena	8	0 28
8408	Do.	do.	do.	1	0 20
Preliminary plan 3,439.					
8064	Koratuahadeniya atmaga	Diyalape	Chena	0	0 36
8066	Katanwiladeniya atmaga	do.	Threshing floor	0	0 31
8067	Katanwiladeniya ketiya	do.	Jungle	0	2 25
8068	Atambagahadeniya	do.	Deniya	0	0 36
Preliminary plan 3,322.					
7701	Bolleville	Lenama	Paddy	0	2 37

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 3,171.		
7201	Hingurupatalahadeniya	Porambakananka	Paddy	2 0 20
7202	Pallagawadeniya	do.	do.	0 1 20
7203	Minuwandeniya	do.	do.	0 2 28
		Preliminary plan 3,326.		
7721	Hindakaraldeniya	Lenama	do.	3 0 12

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 924, S. P.

වර්ෂ 1896 ක්වූ පෙබ්වාරි මස 25 වෙනි දින කොළඹ

මහසෙනාධාරීජනරාජයන්ගේ කන්තෝරුවේදීය.

මාතර දිසාවේ උපළුන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ අප්‍රේල් මස 24 වෙනි සිකුරුදා සහ 25 වෙනි සෙනරාදන් උදය 11ට අකුරුසේ නානායමේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පළාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 100ක්. වැලිගමකෝරලේ.

සිතියම.	නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
3,835	O 394	කරුවලබැද්ද	කඹුරුගමුව	හේන	8 0 16
"	Q 394	එම	කලවිසාවල	වත්ත	4 0 16
"	R 394	එම	කඹුරුගමුව	එම	2 1 4
"	S 394	එම	එම	එම	0 3 13
"	T 394	එම	එම	එම	7 0 34
"	U 394	එම	එම	එම	0 0 8
1,352	10641	අත්තීනාගහහේන	නාපෙ	බැද්ද	8 0 12
"	10642	බැද්දේදෙනිය හේන නොහොත් කිතුල් ගහලඹුල්ලහේන	හොරගොඩ	එම	21 1 28
"	10643	බැද්දේදෙනියහේන	එම	එම	22 3 17
"	10644	වැල්ලාලියද්දලඹුල්ලහේන	එම	එම	3 3 36
"	10645	ඇටඹගහහේන	එම	එම	2 0 27
"	Y 601	මැදකැල්ල	එම	එම	0 2 17
4,388	11592	මරියාමුල්ලඅත්මග	ඇල්හිරිය	බිච්ච	0 0 33
"	11593	කිරිමැටියාගහේන	එම	බැද්ද	7 3 18
4,389	11594	කුරුදුගහමුල්ලහේන	එම	එම	9 0 0
"	11595	එම	එම	එම	6 0 0
"	V 482	කුරුදුගහමුල්ල	එම	ච්	2 1 3
4,614	12717	බිච්චකන්දහේන හේන හොත් බෝගහ දෙ නිය හේන	හොරගොඩ සහ පානේගම	බටබැද්ද	34 2 6
"	11596	රුගහබලාපුවහේන	හොරගොඩ	බැද්ද	2 3 28
"	11597	මාරුගහකොරටුව	එම	වත්ත	0 2 1
4,385	11587	පුවක්දෙලහේන	කියාමුව	බැද්ද	6 3 12
4,568	12594	හිරිබියන්ගහදෙලහේන	එම සහ අකුරුසේ	හේන	38 1 14
4,534	12445	කළුගහදෙනිය හේන	කියාමුව	බැද්ද	11 1 30
"	12450	උකස්කොරටුව හේන	එම	එම	0 3 25
4,386	11588	ලීදගාවාදෙනිය හේන	කියාමුව	හේන	4 3 2
"	11539	ගල්මුත්තාවෙ හේන	හේනේගම	බැද්ද	14 2 9
"	11590	එම	එම	පැහිරි	1 0 16
4,553	12561	මහදෙනිය	බලපාන	දෙනිය	5 1 30
4,422	11788	පිස්සුරුගේදෙනිය හේන	පිඹුරුවාන	දුනා හේන	2 0 17 1 0 26
"	11789	එම	එම	බටබැද්ද	3 2 23
4,598	12673	බිලිමුල්ලහේන	මාරුගොඩ	බටබැද්ද	13 3 18
4,579	12611	කඹුරන්තාවෙ හේන	ගන්කැල සහ අස්මාගොඩ	බැද්ද	0 0 16
"	L 487	පැලක්ගේ දෙනිය	අස්මාගොඩ	දෙනිය	0 1 38
"	M 487	දෙළුන්දගොඩ වත්ත	එම	බැද්ද සහ පැහිරි	0 2 37
"	N 487	පැලක්ගේ වත්ත	එම	එම	0 2 33
"	O 487	කබරගොසි කොරටුව	ගන්කැල	පැහිරි	0 2 19
"	P 487	ඇල්ලවලගොඩ වත්ත	එම	එම	1 1 6
"	Q 487	ඉලන්ගන් වත්ත	එම	එම	7 3 0
"	12612	බටවැල්ලගොඩ හේන	එම	බැද්ද	6 3 23
"	12613	මද්දුමාගෙදෙනිය	කොරගොඩ	එම	1 1 3
"	R 487	ඉහෙච්ච එම	එම	එම	

සිතියම.	නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මගක.
					අ. රු. ප.
4,579	S 487	මදුදුමාගෙ වත්ත	කොරගොඩ	බැද්ද	0 3 21
"	T 487	ගල්කැටියගොඩ හේන	එම	එම	1 3 0
"	12614	එම සහ මාරුගහහේන	එම සහ ගන්කැල	එම	19 2 20
"	12615	ගල්කැටියගොඩ හේන	කොරගොඩ	පැහිරි	0 0 38
"	12616	ගුරුබැවුලගොඩ හේන	ගන්කැල	එම	0 1 38
"	12617	එම	එම	එම	0 1 8
"	12618	එම	එම	බැද්ද	6 0 23
4,596	12666	අමුහේනෙ බිකන්ද	එම	එම	3 2 6
"	12667	ජමුගහලග අත්මග	එම	එම	2 0 32
"	12668	කොස්කන්දවිල අත්මග	එම	එම	4 2 31
"	12669	දික්හේන	එම	එම	18 1 38
"	12670	එම	එම	හේන	0 1 15
"	Y 489	මාරුගහකොරවුව	එම	පැහිරි	0 2 32
3,930	V 410	මඩදිබලමුල්ල	ඇල්හිරිය	කුඹුර	0 1 5
"	9781	පරගහලන්ද හේන	එම	බැද්ද	11 0 7
"	9782	එම	පාහේගම	එම	11 0 0
"	9783	එම වත්ත	එම	එලව එ වත්ත	0 1 0
4,587	12640	ගොඩගන්ගොඩවත්ත	මලියුව	පැහිරි	12 0 23
4,601	12676	ගල්මුත්තර හේන	හේනේගම සහ පරදුව	බටබැද්ද	15 2 14
"	12677	මිනිස්දවෙල හේන	පරදුව	බැද්ද	1 2 20
"	12678	ගල්මුත්තර හේන	හේනේගම	පැහිරි	1 0 26
4,607	12707	නිප්පල හේන	පරදුව	හේන	12 0 0
"	12708	ගිනිහින්දුගොඩ හේන	එම	බට බැද්ද	3 0 12
4,575	12599	නිප්පල හේන	එම	බැද්ද	7 2 3
"	12600	ලීදකැල්ල හේන	එම	එම	4 3 22
"	12601	දොලමාවන හේන	එම	එම	7 2 21
"	12602	පිල්ලහේන	එම	එම	10 0 31
406	S 77	පුවක්බොව දෙතිය	හේනේගම	කුඹුර	0 1 28
"	3248	ගන්ගරුවල හේන	එම	හේන	3 2 20
"	T 77	ගන්ගරුවල දෙතිය	එම	කුඹුර	0 0 29
"	3257	තුන්හිරියා කනක්ක	එම	හේන	9 2 11
"	W77	හීන්දෙතිය	එම	එම	0 1 37
3,319	7694	පුත්ති බැතුන	මාරඹ	කුඹුර	0 3 15
"	7695	කනුකැටිය	එම	එම	1 0 11
3,288	7574	පහල පුවක්ගහවිල ඉහල කැල්ල	එම	දෙතිය	2 2 32
"	8471	පුම්කොටහමුල්ල කුඹුර	කොරගොඩ	කුඹුර	0 2 35
3,269	7520	ඉහලහේනෙ දෙතිය	ගල්ලල	එම	0 3 17
2,945	6164	ඇලමුල්ල දෙතිය	දියලහේ	පැහිරි	0 2 5
2,746	5359	හිරින්දෙතියගොඩ	කැටන්විල	බටබැද්ද	7 3 28
"	5360	එම	එම	එලිකරපු ඉඩම	1 0 6
3,472	8149	දොඩමගහේන	ඉලුක්වැල්ල	මනිරන්තිබෙනවාස කියන බැද්ද	5 1 34
"	8150	එම	එම	එම	5 1 12
"	8151	එම	එම	එම	6 2 16
"	8152	එම	එම	එම	5 1 29
"	8153	එම	එම	එම	5 0 3
"	8154	එම	එම	එම	6 0 39
"	8155	එම	එම	එම	6 1 23
"	8156	එම	එම	එම	5 3 7
3,516	8406	නරියාමුල්ලහේන	ගන්කැල	හේන	8 0 28
"	8408	එම	එම	එම	1 0 20
3,439	8064	කොරවුවහේනේදෙතිය අත්මග	දියලහේ	එම	0 0 36
"	8066	කැටන්විලදෙතියඅත්මග	එම	පාවර	0 0 31
"	8067	කැටන්විලදෙතිය කැටිය	එම	බැද්ද	0 2 25
"	8068	ඇටඹගහදෙතිය	එම	දෙතිය	0 0 36
3,322	7701	බොල්ලේවිල	ලේනම	වි	0 2 37
3,171	7201	හිගුරුපලාලෙහේනේ දෙතිය	පෝරඹකනක්කේ	වි	2 0 20
"	7202	පල්ලගාවාදෙතිය	එම	වි	0 1 20
"	7203	මිනුවන්දෙතිය	එම	වි	0 2 28
3,326	7721	හිදකරල්දෙතිය	ලේනම	වි	3 0 12

අක්කරයක මිල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශර්ජනරාල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතර ආණ්ඩුවේ උපද්වන්තරාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගත්සේගේ ආඥාවලස,

ඊ. නොඑල් වාකර,  
මහසෙනෙහිකාරිස් වමඟ.

## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 538, E. P.

Colonial Secretary's Office,  
Colombo, February 25, 1896.

ON Tuesday, April 21, 1896, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,047.—Eravur.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
6740	Kairiveli	M. Mukamatutampi	Jungle	17 1 25
6741	Do.	do.	Paddy field	0 1 10
6742	Do.	do.	do.	0 2 18
6743	Do.	do.	do.	3 0 22
6744	Do.	do.	do.	2 0 10
Preliminary plan 434.				
3948	Pankudaveli	M. Mukamatutampi	Fit for paddy	3 3 3
3951	Do.	P. H. Hayattulevvai	do.	3 0 0
Preliminary plan 900.				
11028	Eravur	A. Mukaiyatinvava	Jungle	4 0 0
Preliminary plan 1,882.				
6148	Chittandikudi	S. Masilamani	do.	3 0 0
Preliminary plan 2,100.—Koralaippattu.				
6942	Chantiveli	K. Kannappan	Fit for cocoanut	19 0 27
6943	Do.	General sale	do.	4 3 23
6944	Do.	V. Katirkaman	do.	3 2 13
Preliminary plan 1,353.				
3251	Miravodai	P. Meyetinava	Fit for paddy	36 3 32
3254	Do.	do.	do.	17 1 23
3255	Do.	V. V. Pakkirtampi	do.	9 3 21
Preliminary plan 1,672.				
4912	Kalkuda	General sale	Jungle	2 1 35
Preliminary plan 1,467.—Akaraipattu.				
3795	Tampiluvil	General sale	Jungle	7 0 12
3799	Do.	do.	do.	4 2 25
3809	Do.	do.	do.	19 0 15

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 538, E. P.

கொலோனியல் சுககிறத்தாரா ஆபீசில்,  
கொழும்பு, 1896 ஓஸ் மார்ச் 25 உ.

1896 ம ஆண்டு சிதம்பரமாதம் 21 ந் திகதியாகிய செவ்வாய்க்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவறணமேந்து ஏசனறவாகள தனது ஆபீசில் இதனடியிற சொலபபட்டிருக்கிற முடி கசூரிய காணித துணடுகளை, அரசாட்சியாரால் உததரவுபண்ப்பட்டிருக்கும் பொருததப் பிரகாரம் ஏலத திறிகுறி விறபாரா.

காணித துணடுகளை, கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்விருக்கின்றன.  
படம் 2,047, ஏரூலூர்.

இல.	சூறிச்சி.	கேள்வீககாரன பெயர்.	வ்வரம்.	வீசாலம். அ. ரூ. ப.
6740	கைரிவெளி	மு. முகம்மதுத் தம்பி	காடு	17 1 25
6741	ஓடி	ஓடி	வயல	0 1 10
6742	ஓடி	ஓடி	ஓடி	0 2 18
6743	ஓடி	ஓடி	ஓடி	3 0 22
6744	ஓடி	ஓடி	ஓடி	2 0 11
படம் 434.				
3948	பங்குடாவெளி	மு. முகம்மதுத் தம்பி	வேளாணமைசெய்கைக்கே ற்றது	3 3 3
3951	ஓடி	பொ. த. அயாததுலெவ்வை	ஓடி	3 0 0
படம் 900.				
11028	ஏரூலூர்	அ. முகையதினவாவா	காடு	4 0 0
படம் 1,882.				
6148	கிற்றூண்டிசூடி	ச. மாகிலாமணி	காடு	3 0 0



இல.	குறிச்சி.	கேள்வீக்காரன் பெயர்.	விலரம்.	வீசாலம். அ. மு. ப.
		படம் 2,100, கோறனைப்பற்று.		
6942	சந்திவெளி	க. கன்னப்பன்	தெனையிள்ளைகேற்றமுடி	19 0 27
6943	ஓடி	பொதுவிற்றபனவு	ஓடி	4 3 23
6944	ஓடி	வ. சதுர்காமன்	ஓடி	3 2 13
		படம் 1,353.		
3251	முறாவோடை	பொ. மெய்யதினவாவா	வேளாண்மைசெய்கைக்கே ற்றது	36 3 32
3254	ஓடி		ஓடி	17 1 23
3255	ஓடி	வ. வி. பைக்கிராதம்பி	ஓடி	9 3 21
		படம் 1,672.		
4912	கற்கூடா	பொதுவிற்றபனவு	காடு	2 1 35
		படம் 1,467, அக்கரைப்பற்று.		
3795	தம்பிலுலீல	பொதுவிற்றபனவு	காடு	7 0 12
3799	ஓடி	ஓடி	ஓடி	4 2 25
3809	ஓடி	ஓடி	ஓடி	19 0 15

இக்கரணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனவீன கொந்தீசுகளையுமபற்றி மட்டக்களப்பு அரசாட்சியின ஏசனறுத் துரையவாகளிடமும் வினையறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோததமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல் உவாக்கர்,  
இராசாங்க வினிகர்.

No. 539, E. P.

Colonial Secretary's Office,  
Colombo, February 25, 1896.

ON Thursday, April 16, 1896, and the following days, the Government Agent for the Eastern Province will up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 441.—Manmunai.

Claimant—A. Atamlevvai.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
4049	Punochchimunai	A. Chellapatin	Fit for cocconut	2 1 2
		Preliminary plan 629.		
6851	Kannankuda	General sale	Jungle	8 2 30
		Preliminary plan 1,944.		
6355	Meenachchiyadimadu	I. Umarukatta	Chena	0 3 24
		Preliminary plan 1,050.		
848	Otiyankuda	Pakkirmeyetinava	Fit for paddy	9 2 35
849	Do.	A. Meyetinava	do.	9 2 7
		Preliminary plan 890.		
10819	Karaveddi	General sale	Fit for paddy	9 2 36
10828	Do.	do.	do.	9 0 13
10856	Do.	W. G. Wyramuttu	do.	9 1 34
		Preliminary plan 514.		
4960	Tevilamunai	R. W. Chinittampi	Fit for paddy	0 3 13
4961	Do.	do.	do.	6 2 32
4962	Do.	do.	do.	9 3 21
		Preliminary plan 1,715.—Eravur.		
5272	Putur	M. Chellappa	Jungle	12 3 23
		Preliminary plan 1,650.		
4774	Eravur	M. Chellappa	Jungle	9 2 5
		Preliminary plan 1,616.—Eruvilpattu.		
4521	Ontachchimadam	General sale	Jungle	0 2 32
4522	Do.	do.	Cocconut garden	0 1 28
4523	Do.	do.	do.	0 3 7
4524	Do.	do.	do.	0 1 25
4525	Do.	do.	do.	0 1 12

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 539, E. P.

கொலோனியல் சர்க்கிற்த்தார் அபிசில்,  
கொழும்பில், 1896 ம் வரு மார்ச்சு 25 ந் உ.

1896 ம் ஆண்டு சிவ திராமாசம் 16 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாடகனிலும் கிழக்கு மா காணத்து கவற்றணமேந்து ஏசுன்றவாகள தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்டி விருக்கின்றன.  
படம 441, மண்முனை. உரிததாளி—ஆ. ஆதமலெவ்வை

இல.	சூழ்ச்சி.	கேள்வீககாரானின பெயர்.	விவரம்.	விசாலம். அ. றா. ப.
4049	பூனெச்சிமுனை	அ. செயல்பாதின	தென்னமபிளளிககேற்றது	2 1 2
		படம 629.		
6851	கன்னங்கூடா	பொதுவீற்பனவு	காடு	8 2 30
		படம 1,944.		
6355	மீனெச்சியடிமடு	இ. உமறுகத்தா	சேனை	0 3 24
		படம 1,050.		
848	ஒதியங்கூடா	பைக்கீமெய்யினவாவா	வேளாணமைசெய்கைககேற்றது	9 2 35
849	செடி	அ. மெய்யினவாவா	செடி	9 2 7
		படம 890.		
10819	காவெட்டி	பொதுவீற்பனவு	வேளாணமைசெய்கைககேற்றது	9 2 36
10828	செடி	செடி	செடி	9 0 13
10856	செடி	வி. ஜோ. வயிரமுத்து	செடி	9 1 34
		படம 514.		
4960	தெவிலா முனை	ரெ. வி. சினித்தமபி	வேளாணமைசெய்கைககேற்றது	0 3 13
4961	செடி	செடி	செடி	6 2 32
4962	செடி	செடி	செடி	9 3 21
		படம 1,715, ஏறலூர்.		
5272	புதூர்	மு. செல்லப்பா	காடு	12 3 23
		படம 1,650.		
4774	ஏறலூர்	மு. செல்லப்பா	காடு	9 2 5
		படம 1,616, ஏறலூர்.		
4521	ஒந்தாச்சிமடம்	பொதுவீற்பனவு	காடு	0 2 32
4522	செடி	செடி	தென்னந்தோட்டம்	0 1 28
4523	செடி	செடி	செடி	0 3 7
4524	செடி	செடி	செடி	0 1 25
4525	செடி	செடி	செடி	0 1 12

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் வீற்பனவினை கொந்தீசுகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சியின ஏசுனறுத துரையவர்களிடமும் வலுவீ யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோதமா அவர்களினது கட்டளையின்படி,

ஈ. நோவெல உவாக்கர்,  
இராசாங்க விசைதா.

## LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,176, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, February 27, 1896.

ON Wednesday, April 8, 1896, at 1 P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-six allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,136.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
10425	Kanattawa	Mudaliyar, Pitigal korale north	Crown	Low jungle and chena	16 1 34
10427	Do.	do.	do.	do.	25 2 8
10429	Do.	do.	do.	do.	19 1 19
10432	Do.	do.	do.	do.	18 3 20
10435	Do.	do.	do.	do.	24 0 13
10438	Do.	do.	do.	do.	10 0 0
R 1080	Do.	do.	Kokawila Herat Hamy and others	Paddy	20 3 23
S 1080	Do.	do.	Kokawila Mudalihamy Police Vidane and others	do.	14 1 2

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
10440	Kanattawa	Mudaliyar, Pitigal korale north	Crown	Low jungle and chena	6	1	21
10442	Do.	do.	do.	Low jungle	4	2	26
10444	Do.	do.	do.	Cocoanuts 2 years old	8	2	22
10445	Do.	do.	do.	Low jungle	7	0	33
10446	Do.	do.	do.	do.	2	1	20
10449	Do.	do.	do.	Low jungle and chena	10	2	12
10451	Do.	do.	do.	do.	29	3	31
10457	Do.	do.	do.	do.	10	1	23
10459	Do.	do.	do.	do.	9	0	20
10460	Do.	do.	do.	do.	18	2	17
10462	Do.	do.	do.	do.	9	2	10
10464	Do.	do.	do.	do.	13	1	13
10466	Do.	do.	do.	do.	7	3	24
10468	Do.	do.	do.	do.	7	3	2

Preliminary plan 2,134.

10418	Tittakade	B. P. Samarakoon, Mudaliyar	Crown	Jungle	2	0	0
-------	-----------	-----------------------------	-------	--------	---	---	---

Preliminary plan 1,114.

5823	Walabena	do.	Crown	Cleared land	0	1	36
5824	Do.	do.	do.	Planted land	1	2	7

Preliminary plan 1,930.

9828	Anavilundana	do.	Crown	Jungle	4	3	15
------	--------------	-----	-------	--------	---	---	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,176, N.-W. P.

වම 1896 ක්වු පෙබරවාරි මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජනනාන්දයේ කන්තෝරුවේදී.

වම දිසාවේ හලාවත දිස්ත්‍රික්කේ උපළුපත්කරන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු අප්‍රේල් මස 8 වෙනි දින වූ බදද සවස 1ට හලාවත කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වසක දිසාවේ හලාවත පලාතේ උතුරුපිටිගල්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 26ක්.

පිහිටීම.	නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මහත. අ. රු. ප.
2,136	10425	කනත්තට	බී. පී. සමරකෝන්	බුදුලියුමා	මදකැලෑව සහ හේන	16 1 34
"	10427	එම	එම	එම	එම	25 2 8
"	10429	එම	එම	එම	එම	19 1 19
"	10432	එම	එම	එම	එම	18 3 20
"	10435	එම	එම	එම	එම	24 0 13
"	10438	එම	එම	එම	එම	10 0 0
"	R 1080	එම	එම	කෝකාපිල හේරන්	කුඹුර	20 3 23
"	S 1080	එම	එම	හාමි සහ තවත්අය කෝකාපිල පී. ඩී. බුදුලී	එම	14 1 2
"	10440	එම	එම	හාමි සහ තවත්අය	මදකැලෑව සහ හේන	6 1 21
"	10442	එම	එම	බුදුන්හ	මදකැලෑව	4 2 26
"	10444	එම	එම	එම	අවිරුද් 2ක් වෙන පොල්	8 2 22
"	10445	එම	එම	එම	මද කැලෑව	7 0 33
"	10446	එම	එම	එම	එම	2 1 20
"	10449	එම	එම	එම	මදකැලෑව සහ හේන	10 2 12
"	10451	එම	එම	එම	එම	29 3 31
"	10457	එම	එම	එම	එම	10 1 23
"	10459	එම	එම	එම	එම	9 0 20
"	10460	එම	එම	එම	එම	18 2 17
"	10462	එම	එම	එම	එම	9 2 10
"	10464	එම	එම	එම	එම	13 1 13
"	10466	එම	එම	එම	එම	7 3 24
"	10468	එම	එම	එම	එම	7 3 2
2,134	10418	කිත්තකඩේ	එම	එම	කැලෑව	2 0 0
114	5823	වලහේන	එම	එම	එලිකරපු ඉඩම	0 1 36
"	5824	එම	එම	එම	වඩාපු ඉඩම	1 2 7
1,930	9828	ආනවිචන්ද්‍රව	එම	එම	කැලෑව	4 3 15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්පනරුල්ල නානාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසක දිසාවේ හලාවත උපළුපත්කරන්නාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානවමනන්සේගේ අඥාවලෙස,  
ඊ. නොඑල් වාකර්,  
මහසෙනෙකාරීජනනාන්දයේ.

## LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 912, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, February 20, 1896.

ON Wednesday, April 8, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Hurulupalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,357.—Kalpe korale.						
Claimants—Kiri Naide and others.						
B 125	Kakulbendidigiliya	—	Land fit for paddy	0	0	22
4068	Do.	Claimant—Crown. Kapuwa Vidane	Jungle fit for paddy	1	1	10
Claimants—Punchi Naide, Hangiliya, and others.						
C 125	Ulpatwewa	—	Paddy	0	0	11
D 125	Do.	—	do.	0	3	23
E 125	Do.	—	do.	0	0	21
Claimant—Crown.						
4069	Kakulbendidigiliya	Kapuwa Vidane	Jungle fit for paddy	1	2	27
Preliminary plan 1,351.—Kalpe korale.						
Claimant—Crown.						
4054	Tirappankadawala	W. Kandate	Jungle fit for paddy	2	1	33
Preliminary plan 1,361.—Kalpe korale.						
Claimant—Crown.						
4094	Ralapanawewa	Kapurala, late Vel-vidane	Jungle fit for paddy	3	3	24
Preliminary plan 1,362.—Kalpe korale.						
Claimant—Crown.						
4095	Paluketuwewa	K. Punchirala	Jungle fit for paddy	1	1	11
Preliminary plan 1,363.—Kalpe korale.						
Claimant—Crown.						
4096	Mahakumbukwewa	Ratemahatmaya of Hurulupalata	Land fit for paddy	0	0	21
4097	Do.	do.	do.	0	0	37
4098	Do.	do.	do.	0	0	10
4099	Do.	do.	do.	0	0	8
4100	Do.	do.	do.	0	0	9
4101	Do.	do.	do.	0	0	
4102	Do.	do.	do.	0	0	9
4103	Do.	do.	do.	0	0	15
4104	Do.	do.	do.	0	0	10
4105	Do.	do.	do.	0	0	17
4106	Do.	do.	do.	0	0	16
4107	Do.	do.	do.	0	0	22
Preliminary plan 1,364.—Kalpe korale.						
Claimant—Crown.						
4109	Ratmalagehewa	S. Kadiramen	Jungle fit for garden	2	1	2
4111	Do.	do.	Enclosure	0.	0	34
Preliminary plan 1,365.—Kalpe korale.						
Claimant—Crown.						
4112	Kiwulekada	Mahamadakanni Lebbe	Jungle fit for paddy	1	1	10
Preliminary plan 1,356.—Mahapotana korale.						
Claimant—Crown.						
4064	Parangiyawadiya	N. Ukkurala and others	Jungle fit for paddy	0	3	0
4065	Do.	do.	Jungle fit for cocoanuts	2	0	9
4067	Do.	do.	Jungle fit for paddy	0	3	20
Preliminary plan 1,366.—Mahapotana korale.						
Claimant—Crown.						
4114	Dunuwattagama	K. Kawurala	Jungle fit for paddy	1	2	6
Preliminary plan 1,367.—Mahapotana korale.						
Claimant—Crown.						
4116	Alutwewa	K. Menikrala Appuhami	Jungle fit for paddy	4	2	21

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 912, N.-C. P.

වර්ෂ 1896 ජනවාරි මස 20 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටුවේ නිකායානායකයන්ගේ කන්තෝරුවේදී,

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දයන්ගේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ජනවාරි මස 8 වෙනි දින වූ බදු 120 අනුරාධපුරේ කවිච්චි රිදේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවස පලාතේ හුරුඵපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 29ක්

සිතියම 1,357. කල්පේකොරලේ. අයිතිකම කියන්නා—කිරිනසිදේ සහ තවත් අය.

නො.	භම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස. අ. රු. ප.
B 125	කකුල්බැදි දිගිලිය	—	වියට හොඳ බිම	0 0 22
4068	එම	අයිතිකම කියන්නා—මවුන්න. කපුලා පිදුගේ	වියට හොඳ කැලේ	1 1 10
අයිතිකම කියන්නා—පුවනසිදේ හගිලියා සහ තවත් අය.				
C 125	උල්පත්වැව	—	වි බිම	0 0 11
D 125	එම	—	එම	0 3 23
E 125	එම	—	එම	0 0 21
4069	කකුල්බැදි දිගිලිය	අයිතිකම කියන්නා—මවුන්න. කපුලා පිදුගේ	වියට හොඳ බිම	1 2 27
4054	තිරපත්කඩවල	සිතියම 1,351. කල්පේකොරලේ. ඩබ්ලිව්. කන්දගේ	එම	2 1 33
4094	රලපානාවැව	සිතියම 1,361. කපුරුල හිටපු වෙල්පිදුගේ	එම	3 3 24
4095	වච්චෙවුවැව	සිතියම 1,362. කේ. පු. විරුල	එම	1 1 11
4096	මහකුඹුක්වැව	සිතියම 1,363. හුරුඵපලාතේ රට්ටෙන්නන්මයා	එම	0 0 21
4097	එම	එම	එම	0 0 37
4098	එම	එම	එම	0 0 10
4099	එම	එම	එම	0 0 8
4100	එම	එම	එම	0 0 9
4101	එම	එම	එම	0 0 7
4102	එම	එම	එම	0 0 9
4103	එම	එම	එම	0 0 15
4104	එම	එම	එම	0 0 10
4105	එම	එම	එම	0 0 17
4106	එම	එම	එම	0 0 16
4107	එම	එම	එම	0 0 22
4109	රත්මලහඟවැව	සිතියම 1,364. කල්පේකොරලේ. ඇස්. කදිරුමත්	වත්තට හොඳ බිම	2 1 2
4111	එම	එම	වියට හොඳ බිම	0 0 34
සිතියම 1,356. මහපොකානකොරලේ.				
4064	පරභිසාවාසිය	ඇන්. උක්කුරුල සහ තවත් අය	වියට හොඳ බිම	0 3 0
4065	එම	එම	පොලට හොඳ කැලේ	2 0 9
4067	එම	එම	වියට හොඳ බිම	0 3 20
සිතියම 1,366.				
4114	දුන්නේගම	කේ. කවුරුල	එම	1 2 6
සිතියම 1,367.				
4116	අඵත්වැව	කේ. මැනික්රල අජපුහාමි	එම	4 2 21
සිතියම 1,365. කල්පේකොරලේ.				
4112	කිවුලේකඩ	කේ. මැනික්රල අජපුහාමි	එම	1 1 10

මෙම ඉඩම් ගැන මැසිදුර කාරණ සර්වේශ්චර්ජනල් උත්තරානන්දයන්ගේද, විනිනිමේ කොන්දේසි ගැන කාරණ උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දයන්ගේද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරු මහත්මයාණන්ගේ ආඥාවලය,  
 ජ. නොඑල් මානර්,  
 මහසෙනෙට්ටුවේ මහත.  
 C 3\*

No. 912 N.-G. P.

கொலோனியல் சர்க்கிற் தார் ஆபீசில்,  
கொழும்பில், 1896 ம் ஆண்டு பிப்ரவரி 20 ந் உ.

1896 ம் ஆண்டு சித்திராமாசம் 8 ந் தேதி புதன்கிழமை யில் தன ஆபீசில் வடமததிய மாகாணத்து கவரணமேற்று ஏசனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துணடுகளை, அரா சாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும.

29 காணித்துணடுகள், வடமததிய மாகாணத்து துவாகாளாவிய டிஸ்திரிக்டினு குறியுப்பலாததைப் பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 1,357. கலபேகோறளை. உரித்தாளி—நிரிநெய்தையும் மறுபேரும்.

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	வ்வாம.	வ் சாலம.
B 125	கககுபெண்டிகிவிய	—	நெறபயிர நிலம்	0 0 22
4068	கககுபெண்டிகிவிய	உரித்தாளி—முடி. கப்பு வலவிதாணை	நெறபயிரககாடு	1 1 10
C 125	உலபதவெவ	—	நெலநிலம்	0 0 11
D 125	—	—	—	0 3 23
E 125	—	உரித்தாளி—முடி.	—	—
4069	கககுபெண்டிகிவிய	கப்பு வலவிதாணை	நெறபயிரககாடு	1 2 27
4054	திரபபனகடவெல	பிளான இலக்கம் 1,351, கலபேகோறளை டபிளயு. கண்டாததை	நெறபயிரககாடு	2 1 33
4094	றலபபனவை	பிளான இலக்கம் 1,361, கலபேகோறளை. கப்புறலை வெலவிதாணை	நெறபயிரககாடு	3 3 24
4095	பலுகெறறுவெவ	பிளான இலக்கம் 1,362, கலபேகோறளை. கே. புஞ்சிருலை	நெறபயிரககாடு	1 1 11
4096	மகாசூமபுகவெவ	பிளான இலக்கம் 1,363, கலபேகோறளை. குறியுப்பலாததைதற்றம் மகாத மேய	நெறபயிரநிலம்	0 0 21
4097	—	—	—	0 0 37
4098	—	—	—	0 0 10
4099	—	—	—	0 0 8
4100	—	—	—	0 0 9
4101	—	—	—	0 0 7
4102	—	—	—	0 0 9
4103	—	—	—	0 0 15
4104	—	—	—	0 0 10
4105	—	—	—	0 0 17
4106	—	—	—	0 0 16
4107	—	—	—	0 0 22
4109	றறபலகெகேல	பிளான இலக்கம் 1,364, கலபேகோறளை. எஸ். கதிராமன	தோட்டநிலம்	2 1 2
4111	—	—	வெளிநிலம்	0 0 34
4112	கிவுலேகட	பிளான இலக்கம் 1,365, கலபேகோறளை. மகமது சன்னிலெபபை	நெறபயிரககாடு	1 1 10
4064	பறங்கியழைய	பிளான இலக்கம் 1,356, மகாப்பொத்தலைகோறளை. என். உககுறலை	நெறபயிரககாடு	0 3 0
4065	—	—	தெண்ணைநடநிலம்	2 0 9
4067	—	—	நெறபயிரககாடு	0 3 20
4114	டுணுவெற்றேகம்	பிளான இலக்கம் 1,366, மகாப்பொத்தலைகோறளை. கே. கவுறளை	நெறபயிரககாடு	1 2 6
4116	அலுதவெவ	பிளான இலக்கம் 1,367, மகாப்பொத்தலைகோறளை. கே. மெனிகிறுளை அபபுகாமி	நெறபயிரககாடு	4 2 21

இக்காணிகளைப் பற்றிய மேலதனமான விவரங்களையும் வற்பணவின கொந்தீசுகளையும்பற்றி வடமத திய மாகாணத்து அரசாட்சியாரின் ஏசனறுத்தூரை யவாகளிடத்திலும் வினாவு அறிந்துக்கொள்ளலாம்.

தேசாதிபதி மகோதமர் யவாகளினது கட்டளையின்படி,

ஈ. தோவெல உவரககர்,  
இராசாங்க லிகிதர்.

No. 913, N.-C. P.

Colonial Secretary's Office,  
Colombo, February 26, 1896.

ON Wednesday, April 15, 1896, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
Preliminary plan 1,234.—Nuwaragam korale.							
3686	Kudagama	Kawrala Vel-vidane and another	Crown	Jungle fit for paddy	7	1	10
3687	Do.	P. Bandirala and another	do.	do.	1	1	28
Preliminary plan 496.—Nuwaragam korale.							
1821	Diulwewa	—	Crown	Jungle	4	3	23
1822	Do.	—	do.	do.	24	2	20
1823	Do.	—	do.	Low jungle	0	3	16
1824	Do.	J. N. Paranagama	do.	do.	7	1	2
Preliminary plan 1,158.—Wilachchiya korale.							
3335	Kudawewa	K. Kapurala	Crown	Jungle and open	1	3	17
Preliminary plan 1,378.—Eppawala korale.							
4188	Nallamudawa	P. Udayare	Crown	Paddy field	1	0	34
Preliminary plan 1,379.—Eppawala korale.							
4190	Ikiriya	K. Menikrala	Crown	Land fit for paddy	6	2	6
4192	Do.	—	do.	Paddy field	0	0	13
Preliminary plan 870.—Nuwaragam korale.							
2672	Kaluarachchiagama	B. Pina Vel Dewaya	Crown	Jungle	12	1	18
Preliminary plan 1,120.—Wilachchiya korale.							
3244	Hamillakulama	Pinhami, late Arachchi	Crown	Irrigable jungle	1	0	23
O 122	Do.	do.	Welate Gamarala and others	Paddy field	0	1	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Central Province.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary

No. 913, N.-C. P.

වමී 1896 ක්වු පෙබරවාරි මස 26 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්දෝරුවේදී.

දැරුමැද දිසාවේ අනුරාධපුරේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1896 ක්වු අප්‍රේල් මස 15 වෙනි දිනවු බදාදා 12ට අනුරාධපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දැරුමැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම්පලාත කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 13ක් සිතියම 1,234. නුවරගමකෝරලේ. අයිතිකම කියන්නා—බඩුන්න.

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත.
		කවුරුලු වෙල්විදුනේ සහ නවත් අස	වියට ගොදු බිම එම	අ. රු. ප.
3686	කුඩාගම	සි. බන්තිරුලු සහ කෙනෙක්	එම	7 1 10
3687	එම	සි. බන්තිරුලු සහ කෙනෙක්	එම	1 1 28
සිතියම 496.				
1821	දිවුල්වැව	—	කැලේ	4 3 23
1822	එම	—	එම	24 2 20
1823	එම	—	හිත්කැලේ	0 3 16
1824	එම	ජේ. ඇන්. පරනගම	එම	7 1 2
සිතියම 1,158. විලවිචියකෝරලේ.				
3335	කුඩාවැව	කෙ. කපුරුලු	කැලේ සහ එලිය	1 3 17
සිතියම 1,378. එස්පාවලකෝරලේ.				
4188	නල්ලච්චුව	සි. උඩසාරේ	කුඹුර	1 0 34
සිතියම 1,379.				
4190	ඉකිරියාව	කේ. මැතින්දල	වියට ගොදු බිම	6 2 6
4192	එම	—	කුඹුර	0 0 13
සිතියම 870. නුවරගමකෝරලේ.				
2672	කළුආරච්චියාගම	බී. පිනා වෙල්දේවයා	කැලේ	12 1 18





LAND SALES IN THE PROVINCE OF UVA.

No. 218, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, February 14, 1896.

ON Tuesday, April 21, 1896, at noon, the Government Agent for the Province of Uva will put up to auction at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 353.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description	Extent.		
					A.	R.	P.
1129	Ulpengarawa	For general sale	Crown	Patana	407	1	30
1129a	Ulpengarawa in Dehikinda	do.	do.	do.	130	3	10
1129b	Do.	do.	do.	do.	222	3	0
1129c	Ulpengarawa	do.	do.	do.	227	2	34
1129d	Ulpengarawa and Dehikinda	do.	do.	do.	287	1	0

The land lies to the east of Mahapahagala estate, Lot 1,129 adjoins the estate on the east.

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 218, P. OF U.

වම 1896 ක්වූ පෙබරවාරි මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙවරියාණන්ගේ කන්තෝරුවේදී.

උඩුබිම් ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වූ අප්‍රේල් මස 21 වෙනි දිනවූ අභ්‍යරුවාද දවල් 10 බදුළු කවිවෙරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

උඩුබිම් බදුළු පලාතේ යටිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 353.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.		
				අ.	රු.	ප.
1129	උල්පැන්අරුව	විකිනිම පිනිස	පහත	407	1	30
1129a	දෙහිකිඳවෙල උල්පැන්අරුව	එම	එම	130	3	10
1129b	එම	එම	එම	222	3	0
1129c	එම	එම	එම	227	2	34
1129d	උල්පැන්අරුවේ සහ දෙහිකිඳ වෙල	එම	එම	287	1	0

මෙම ඉඩම් මහපාලවත්තේ නැගෙනහිරට පිහිටා තිබේ. කොමමර 1,129 බිම්කවිටිස එම වත්කට නැගෙනහිරින් යාම් තිබේ.

අක්කරයක් රුපියල් 10 සිට විකුණනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේජර්ජනරාල්වරයාණන්ගේද, විකුණුම්ගැණ කොරතුරු උඩුබිම් ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේද දැනගත යුතුය.

ආණ්ඩුකාර උතුමානන්වතන්ගේ ආඥාවලෙස,

ඊ. කොළල් වාකර්,  
මහසෙනෙවරියාණන් වහන්සේ.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 234, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, February 26, 1896.

ON Tuesday, April 28, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda pattuwa of the Kuruwiti korale of the Province of Sabaragamuwa.

Preliminary plan 4,338. Claimant—Ekneligoda Ratemahatmaya and others.

Lot.	Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
W 608	Thotillahena	Munangala	S. C. L. Mohamed, 43, Fourth Cross street, Colombo	Jungle	44 0 30
X 608	Kirimetihakkahena	do.	do.	do.	24 1 0

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary.

No. 234, P OF S.

වම 1896 ක්වු පෙබරවාරි මස 26 වෙනි දින කොළඹ

මහසෙනෙහිකාරීස්ථානයේදී කන්තෝරුවේදීය.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු අප්‍රේල් මස 28 වෙනි දින වූ අගහරුවාද, 120 රත්නපුරේ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුවිටිකෝරලේ උඩපත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.

පිහිටම 4,338. අයිතිකම් කිසිවක්—එක්තැලියොඩ රවේමහත්මයා සහ තව අය. හම—මුනන්ගල.

කො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.
W608	කොට්ඨලොහේන	ඇස්. සී. ඇල්. ඇම්. මොහමන්	කැලේ	44 0 30
X 608	කිරිමැව්කන්කෙහේන	එම	එම	24 1 0

අක්කරයක් රූපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්ගේ උපදෙස්වලට අනුව, විකිනීමේ කොන්දේසි ගැන කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දූතයන්ට ප්‍රථම.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,

ජ. තොළල් වාකර්,  
මහසෙනෙහිකාරීස් වම.

No. 235, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, February 27, 1896.

ON Tuesday, April 28, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Uda pattuwa of the Kukulu korale district of the Province of Sabaragamuwa.

Preliminary plan 578.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1764	Tambalingomuwaokanda	Gangalagomuwa	D. L. Banda, Rate-mahatmaya	Deniya	9 2 3
1765	Tambalingomuwakumbura	do.	do.	Field	1 1 15
1766	Dehigahahenaokanda	do.	do.	Owita	1 0 7
1767	Do.	do.	do.	Field	1 0 6
1768	Koralagodaokanda	do.	Petikiri Arachchilage Ukku Hami	Okanda land	1 2 27

Upset price,—Rs. 10 per acre of lots 1764, 1766, and 1768 Rs. 30 per acre of lots 1765 and 1767.

An allotment of land in Udapattuwa of Kuruwiti korale.

Lot.	Name of Laud.	Village.	Nam of Applicant.	Description.	Extent. A. R. P.
8406½	Dampayawatta	Ratnapura	—	Chena	0 0 21

Preliminary plan 3,821.  
Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 235, P. OF S.

වම 1896 ක්වු පෙටුචාරි මස 27 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරිස්ථානාන්තරයේ කන්තෝරුවේදී.

සඹරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1896 ක්වු අප්‍රේල් මස 28 වෙනි දිනවු අභ්‍යරුවාද දවල් 12ට රත්න පුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සඹරගමු දිසාවේ කුකුළුකෝරලේ උඩපත්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙලි පහක්

සිතියම 578. ගම—ගන්ගලගොවුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරය.	අන්දම.	මහත. අ. රු. ප.
1764	කබ්ලිත්ගොවුව ඔකන්ද	ඩී. ඇල්. බන්ඩා රටේමහන්මයා	දෙකිස	9 2 3
1765	කබ්ලිත්ගොවුව කුඹුර	එම	කුඹුර	1 1 15
1766	දෙහිගහගස්න ඔකන්ද	එම	ඕව්ට	1 0 7
1767	එම	එම	කුඹුර	1 0 6
1768	කොරලගොඩ ඔකන්ද	පැවිකිරිආරච්චියාගේ උක්කුහාමි	ඔකන්ද	1 2 27

නොමිමර 1764, 1766 සහ 1768 දරන ඉඩම් අක්කරයක් රුපියල් 10 බැගින්ද, නොමිමර 1765 සහ 1767 දරන ඉඩම් රුපියල් 30 බැගින්.

කුරුවිචේකෝරලේ උඩපත්තුවේ පිහිටාතිබෙන බිම්කැබෙලිලක්. සිතියම 3,821. ගම—රත්නපුරේ.

8406½	දුම්පසාවත්ත	—	හේන	0 0 21
-------	-------------	---	-----	--------

අක්කරයක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ච්ඡන්තාන්තරයේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගෙන්ද දැනගතට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්තරයේදී ආඥාවලය,

ඊ. නොඑල් වාකර්,  
මහසෙක්‍රතාරිස් වමිහ.

**LAND ACQUISITION NOTICES.**

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for lines and overseers' quarters, Public Works Department, to wit :—

Preliminary plan 4,628. Village—Rangalla.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
C 783	Rangalla estate	Patana	Mr. W. Sinclair	1 0 10

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on March 23, 1896, at 2 o'clock, and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,  
February 13, 1896.

A. BAILEY,  
Government Agent.

වම 1876 ක්ව අවුරුද්දේ නොමෙර 3 වේ ආඥාවලින් හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, එනම්:—ප්‍රසිද්ධ කම්බන්තදෙපාර්තමේන්තුවේ කුලීකාරයින්ට සිව්වට ලැයිම සහ කොන්දෙස්කරවරුන්ට පදිංචිව සිටිමට බන්තලාන් සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු රුමාවන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. ඒ ඉඩමකම :—

සිතියම 4,628. මම—රත්ගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියකම් කියන්නා.	මහත. අ. රු. ප.
C 783	රත්ගමවත්ත	පහත	බයිලීවි. සින්ක්ලයර් උත්තැනේ	1 0 10

එමඳින් ඉඩම අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔහුකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නාවූ සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම 1896 ක්ව මර්තු මස 23 වෙනි දින පස්වරු දෙකට මහනුවර කමිචේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කිසි, නිසාසිටින්නට ඔහුට සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නාවූ තවුන්ගේ අයිතිකමේ නොරැකුණු කියාසිටින්නට ඔහුට මෙයින් දැනගත යුතුයි.

වම 1896 ක්ව පෙබ්‍රවාරි මස 13 වෙනි දින මහනුවර කමිචේරියේදී.

ඇලන්සන් බේලි,  
ආණ්ඩුවේ ඒජන්ත වම.

1876 ම ඉංග්‍රීසි-සහ 3 ම මුලාසම්පාදන ක්‍රම 7 ම පිරිසිටි ප්‍රකාරයට කුලීකරුවන්ගෙන් හත්වෙනි වගන්තියේ මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු රුමාවන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. ඒ ඉඩමකම :—

විජයවත්ත ඉඩමකම 4628. මුරුසිංගපාය.

නුංච.	කාරණියක්‍රම පෙයා.	විවරය	විජයවත්ත පෙයා.	චෝලය.
C 783	රාමකම	පහත	රාමකම ජිංකකමෙයා	1 0 10

ගින්නුකරුවන්ගේ නිසි ආකාරයට සේවය කරමින් 1876 ම ඉංග්‍රීසි-සහ 3 ම මුලාසම්පාදන ක්‍රම 7 ම පිරිසිටි ප්‍රකාරයට කුලීකරුවන්ගෙන් හත්වෙනි වගන්තියේ මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු රුමාවන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. ඒ ඉඩමකම :—

මෙහි ඇති කාරණියක්‍රම වලින් ඉහත සඳහන්වන පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" හවෙනි කාණ්ඩයේ කරනිවෙන පංතාර්තුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු රුමාවන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. ඒ ඉඩමකම :—

චෝලය කිසිදු,  
1896 ම ඉංග්‍රීසි මාර්තු 13 න්.

ගවෙස්සන් ජේම්ස්,  
ආණ්ඩුවේ ඒජන්ත වම.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following lands, for the deviation of the Coast road between Mantai and Illuppaikkadavai in the Mannar District, to wit:—

Preliminary plan 1,895. Village—Iruvanveli.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
L 164	Iruvanvelikamam	Field	Chavari Anthoni and others	0	3 27
M 164	Do.	do.	Lawrence Vadettalomai and others	0	1 26
Village—Papamoddai.					
N 164	Amaimoddaitoddam	Tobacco garden	Pedru Mariyan	0	0 7
O 164	Do.	do.	Lawrence Vedettalomai	0	0 24
P 164	Do.	do.	Philippu Mariyan	0	0 22
Q 164	Periyakamam	Garden	Chavari Anthoni and others	0	1 35
R 164	Do.	Field	do.	0	1 12
S 164	Do.	High land	do.	0	1 28
T 164	Do.	Field	Chantiyaku Christeku	0	0 31
Village—Kandal.					
U 164	Kudatarai	Field	Mariya	0	1 14
V 164	Palletarai	do.	Philippu Philippu Muras	0	1 15
W 164	Pallekamam	Field uncultivated	Chuche Taval Manuel	0	2 2
X 164	Do.	do.	do.	0	2 7
Village—Kalavanakadu.					
Y 164	Kalavanakaduperuvayel	Scrubby jungle	Chinna Vappu Allapichchai and others	0	1 33
Village—Akatikulam.					
Z 164	Akatikulamperuvayel	Field	Achchana Marikkar Kachi Mahamadu and others	0	2 21
Village—Vidattativu.					
A 165	Udamottai	Waste land	Naina Kandel Mohammadu Chul-tan and others	0	2 17
B 165	Puliyaddikulam	High land	Cheku Pechche	0	0 38
C 165	Chinna Ramankalativayel	Garden	Mohammadu Mohidin	0	0 22
D 165	Do.	Field	do.	0	1 36
E 165	Do.	do.	Ratan Mohidin Cheni and others	0	0 31
F 165	Do.	Tobacco garden	do.	0	0 10
G 165	Do.	do.	Mamku Pillai	0	0 8
H 165	Do.	Field	Mohammadu Mohidin Naina and others	0	2 4
I 165	Kiritavayel	do.	Mohidin Kattuvava Mohammadu Kachim	0	1 6
J 165	Do.	Low jungle	Pedru Vayitti	0	0 26
K 165	Anapututoddam	High land	Kader Mohidin Chinna Tampi	0	0 7
L 165	Periyakulamvayel	Field	Vinachitampi Velu Pillai	1	0 7
M 165	Do.	do.	Periya Tampi Chuppe	0	0 29
N 165	Do.	do.	Arunachalam Velu Pillai	0	2 13
O 165	Do.	Tobacco garden	do.	0	0 29
Village—Koilkulam.					
P 165	Chavarikulamvayel	Field	Chinnakani Mohammado Ibrahim Chayipu	0	1 30
Q 165	Do.	do.	Mariyan Anthoni and others	0	0 38
R 165	Do.	do.	Chantiyaku Anthoni	0	0 13
S 165	Do.	do.	Chinna Tampi Naka Muttu	0	0 24
T 165	Paramanamkulamvayel	do.	Yako Pillai Christopher and others	0	3 30
Village—Kalliyaddi.					
U 165	Kalliyaddivayel	Field	Chinna Tampi Kanapati and others	0	3 4
Village—Iluppaikkadavai.					
V 165	Kundakamam	Field	Vayiravanadan Ramalinkam	0	0 29
W 165	Do.	Tobacco garden	do.	0	0 14
X 165	—	High land	Wesleyan Mission	0	0 11

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Mannar on April 8, 1896, at 11 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Mannar Kachcheri,  
February 17, 1896.

W. H. JACKSON,  
Assistant Government Agent.

1876 ක්ව අවුරුද්දේ නොවෙර පිහිටි ආසන්නයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරව මෙහි පහත සඳහන් වෙන ලැයිස්තුවේ සඳහන්වූ ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වර්ෂ 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥාවේ හත්වන කාණ්ඩේ කරනිමෙන සංගාර්තුවල ප්‍රකාර ආණ්ඩුකාරක මන්ත්‍රණසභාවේ මන්ත්‍රණය ඇතිව ලකුණකින්වහන්සේ විසින් මට අතකරන්ට ගෙදුනවම මෙයින් දැනුම්දුන්නා ඇත. එනම්:—මන්තරම් දිස්ත්‍රික් කුවට අයිති මාත්තෙට්ට් ඉළුප්පෙක්කඩුවේට්ට් අතර තිබෙන වෙරල හරහ සහ පාර වෙත අතකින් කැරවීම පිණිස.

නො.	ඉඩමේ නම.	පිහිටම 1,895. ගම—ඉරුවත්වෙලි.		මහත.
		අන්දම.	අයිතිකම් කියන්නා.	
L 164	ඉරුවත්වෙලිකාමම්	කුඹුර	සවර් අන්තෝති සහ තවත් අය	0 3 27
M 164	එම	එම	ලෝරුන්ස් වඩේන්කලොමේ සහ තවත් අය	0 1 26



குண்.	பிரதமபடத்து இலக்கம் 1,895. கிராமம்—இருவான் வெளி.	காணியினது பெயர்.	விவரம்.	உருத்தாளியின் பெயர்.	விசாலம்.
					அ. நா. ப.
L 164	இருவான் வெளிகமம	வயல	சவிரி அந்தோனிய மறுபேரும்		0 3 27
M 164	ஓடி	ஓடி	லோறன்ஸ் வெடுதலோமையு மறுபேரும்		0 1 26
கிராமம்—பாப்பாமோட்டை.					
N 164	ஆமைமோட்டைத் தோட்டம்	புகையிலை தோட்டம்	பேதுறுமரியான		0 0 7
O 164	ஓடி	ஓடி	லோறன்ஸ் வெடுதலோமை		0 0 24
P 164	ஓடி	ஓடி	பிவிப்பு மரியான		0 0 22
Q 164	பெரியகமம	தோட்டம்	சவிரி அந்தோனிய மறுபேரும்		0 1 35
R 164	ஓடி	வயல	ஓடி		0 1 12
S 164	ஓடி	புட்டி	ஓடி		0 1 28
T 164	ஓடி	வயல	சந்தியாகு கிரிஸ்தோ		0 0 31
கிராமம்—கண்டல்.					
U 164	சூடாதரை	வயல	மரியே		0 1 14
V 164	பள்ளத்தரை	ஓடி	பிவிப்பு பிவிப்புமுருசு		0 1 15
W 164	பள்ளகமம	பயிரிசெய்கையிலலா			
X 164	ஓடி	த வயல	சூசை தவால மதுவல		0 2 2
		ஓடி	ஓடி		0 2 7
கிராமம்—கிழவனாகாடு.					
Y 164	கிழவனாகாடுபெருவயல	பறட்டைகாடு	சின்னவாப்பு அலலாபிச்சையு மறுபேரும்		0 1 33
கிராமம்—அகத்திககுளம்.					
Z 164	அகத்திககுளம்பெரு வயல	வயல	அசனாமரைக்கார் கச்சுமுகமமது வு மறுபேரும்		0 2 21
கிராமம்—விட்டத்தல்தீவு.					
A 165	உடமோட்டை	வெண்தரை	நெயிலைகாடு முகமமது சுலுத தானு மறுபேரும்		0 2 17
B 165	புளியட்டிசூளம்	புட்டி	சேசுபிச்சை		0 0 38
C 165	சின்னாராமன்களத்து வயல	புகையிலைதோட்டம்	முகமமது முகியிதின்		0 0 22
D 165	ஓடி	வயல	ஓடி		0 1 36
E 165	ஓடி	ஓடி	ராடன் முகியிதின் சீனியு மறுபேரும்		0 0 31
F 165	ஓடி	புகையிலைதோட்டம்	ஓடி		0 0 10
G 165	ஓடி	ஓடி	மங்குபிள்ளை சின்னத் தம்பியு மறுபேரும்		0 0 8
H 165	ஓடி	வயல	முகமமது முகியிதின் நெயிலை மறுபேரும்		0 2 4
I 165	கிரித்தலைவயல	ஓடி	முகியிதிகாட்டுவாவா முகமது காசின்		0 1 6
J 165	ஓடி	பறட்டைகாடு	பேதுருவயித்தி		0 0 26
K 165	ஆனபுதுதோட்டம்	புட்டி	காடுமுகியிதின் சின்னதம்பி		0 0 7
L 165	பெரியசூளம்பெருவயல	வயல	வீனாசுத் தம்பி வேலுப்பிள்ளை		1 0 7
M 165	ஓடி	ஓடி	பெரியதம்பி சுப்பர்		0 0 29
N 165	ஓடி	ஓடி	அருஞ்சளம் வேலுப்பிள்ளை		0 2 13
O 165	ஓடி	புகையிலைதோட்டம்	ஓடி		0 0 29
கிராமம்—சோயிற்சூளம்.					
P 165	சவிரிகுளம்பெருவயல	வயல	சின்னகனி முகமது இவரகிமசாய்ப்பு		0 1 30
Q 165	ஓடி	ஓடி	மரியான அந்தோனிய மறுபேரும்		0 0 38
R 165	ஓடி	ஓடி	சந்தியாகு அந்தோனி		0 0 13
S 165	ஓடி	ஓடி	சின்னதம்பிநர்கமுத்த		0 0 24
T 165	பாராமன்குளம்பெருவயல	ஓடி	யச்சோபிள்ளை கிரிஸ்தோப்பரு மறுபேரும்		0 3 30
கிராமம்—கள்ளியட்டி.					
U 165	கள்ளியட்டிவயல	வயல	சின்னதம்பி கணபதியு மறுபேரும்		0 3 4
கிராமம்—திருப்பைகடலை.					
V 165	சூண்டிககமம	வயல	வயிவனாதன ராமலிங்கம்		0 0 29
W 165	ஓடி	புகையிலைதோட்டம்	ஓடி		0 0 14
X 165	—	புட்டி	வெசலியன் மிசன்		0 0 11

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப் பேசுகின்ற சகலபேரும் தானாகவல்லது அவரவருடைய காரியநாறால் 1896 ம ஆண்டு செத்திராமாதம் 8 ந்திகதி 11 மணிக்கு மன்னாரில் என் முகதாலில் வெளிப்படடு சொல்லிக்கொள்ளவேண்டியது மலலாமல அந்தக்காரணிகளுக்குப் பெற்றுக்கொள்ளப்படும் பணத்தையும், அதைப்பற்றிக்கொள்வதற்குண்டான உரிதையுள் சொல்லவேண்டியது.

மனரா கச்சேரி,  
1896 ம ஆண்டு மார்ச்சுமாதம் 17 ந்தேதி.

டபிளயு, எச். ஜெக்சன்,  
அரசாட்சி உதவி ஓசனறு.

REVENUE NOTICES.

NOTICE is hereby given that the Government Agent for the Western Province will receive sealed tenders for the purchase of the under-mentioned Arrack Rents of the Western Province from July 1, 1896, to June 30, 1897:—

Of Kalutara, Pasdun, and Walallawiti korales.

The tenders, which must be in sealed envelopes super-scribed "Tender for Arrack Rents," will be received at the Colombo Kachcheri before 12 o'clock noon on Saturday, March 14, 1896, when they will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Government Agent by some duly accredited agents that the tender is made bona fide.

The person whose tender is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

A. R. DAWSON,  
Government Agent.

The Kachcheri,  
Colombo, February 25, 1896.

මෙහි පහත සඳහන්වන බස්නාහිර දිසාවේ අරක්කරේන්ද වම් 1896 ක්වූ ජූලි මස 1 වෙනි දින පටන් වම් 1897 ක්වූ ජූලි මස 30 වෙනි දින දක්වා ආණ්ඩුවෙන් බදුගැණීමට එවනලද මුදලක් ඉල්ලීම් පත් බස්නාහිර දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තානයේ විසින් භාරගනු ලැබේ.

1. කළුතරද, පස්දුම් සහ වලල්ලාවිටි කෝරලද.

මතුකි මුදලක් ඉල්ලීමට මතුපිට ගෙවත් ඇත්වි ලොප් ලබා "Tenders for Arrack Rents" අරක්කරේන්ද සඳහා ඉල්ලීමට පත්රය යන වාසගම් ඇතුළු වම් 1896 ක්වූ මාර්තු මස 14 වෙනි සෙනසුරුදු දවල් 12ට ප්‍රථම කොළඹ කම්බේරියට භාරගනු ලැබේ. එවිට එහිදී ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. කවද ඉල්ලීමට පත්‍ර දී සිටින සෑමදෙනාම ඉදිරිපිටට ඇවිදිත් (නැතහොත් තමුත් විසින් වෙන අයෙකුට නිසි බලයක් දී ඔහු එවා හෝ) ඒ දෙනලද ඉල්ලීමට පත්‍ර සැබෑවූ ඇත්තේ ඒවා බවට ඒජන්තලන්තානයේ ඒජන්තයන්වනට බිනාය.

ආණ්ඩුවේ ඒජන්ත ලන්තානයේ විසින් ලකුමානන්වනනයේ වෙන බදුපුකර සිටීමට කෝරගන්නාලද ඉල්ලීමට පත්‍රය අයිතිකාරයා විසින් ඉල්ලාපු ගණනෙන් දහයෙන් කොටසකට වැටගෙන මුදල් ගනන සල්ලිවලින් වනාම ඇප කිබිත්ට බිනාවා පමනකුත්තොව එම ඉල්

ලීම ලකුමානන්වනනයේ විසින් භාරගන්වනට යෙදුනි නම් ඔහුගේ ඉල්ලීම ලකුමානන්වනනයේ විසින් ඒජන්තයන් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලීම ගණනෙන් දෙනෙක් පංගුවකට වටිනා ඇප ඒජන්තයන් මුදුබදුපුවලින් හෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ කිබා සම්පූර්ණ කරන්නට බිනාය.

ඇප පිනිස තබනලද බදුපු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් ලන්තානයේට ගෙවිය යුතු වූ ගාස්තුද, ඇප බදුපු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකෙරීමටද, ඉඩම් කක්සේරුකෙරීමට සහ ඇප බදුපු රෙජිස්තරකෙරීමට ගෙවියයුතු වූ ගාස්තුත් ඔහු විසින් ගෙවන්නට බිනාය.

ඇප වෙනුවෙන් නිබනලද ඉඩම්වල බදුපු ඒවා මට ප්‍රථම ඇපෙකට නොහොත් ලකසකට යටත් නැති බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ත්‍රාත් කුනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුය. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට බිනාකරණ විසඳම ඇප තබන අය විසින් දැරිය යුතුය.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලන්තානයේගෙන් ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

ඒ. ආර්. ඩෝසන්,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ග.

වම් 1896 ක්වූ පෙබරවාරි මස 25 වෙනි දින කොළඹ කම්බේරියේදීය.

NOTICE is hereby given that the Hon. the Government Agent for the Central Province will receive sealed tenders for the purchase of the under-mentioned Arrack Rents of the Central Province from July 1, 1896, to June 30, 1897:—

- 1.—Kandy town and gravets.
- 2.—Dumbara and Patahewabeta.
- 3.—Tumpane and Harispattu.
- 4.—Yatinuwara and Uduuwara.
- 5.—Udupalata and Uda Bulatgama.
- 6.—The Revenue District of Nuwara Eliya as laid down in the map attached to the Proclamation dated February 5, 1886.
- 7.—Matale Revenue District.

The tenders, which must be in sealed envelopes super-scribed "Tender for Arrack Rents," will be received at the Kandy Kachcheri until 1 o'clock P.M. on Tuesday March 3, 1896, when they will be opened.

All persons tendering are required to be present at the said time and place.

No notice will be taken of any tender the maker of which is absent.

Persons tendering must bring a Government draft or cash for two thousand rupees as a guarantee.

Tenders may be for each division separately, or for the whole in one lot.

Should any tender be accepted, ten per cent. of the amount must be at once deposited in cash.

Further security to the amount of one-fourth of the tender if in cash, or of one-third if by mortgage of immovable property, will be required; and the ten per cent. deposit will be forfeited if the further securities are not completed within thirty days from the date of the acceptance of the tender.

No title deeds will be accepted without a letter signed by the owner stating his willingness to hypothecate the property to which the deeds refer.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of



Lands that the property to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the party offering security.

After the completion of the securities the ten per cent. deposit referred to shall remain with the Government Agent, and shall be taken and applied in part payment of the last instalment and in part of the eleventh instalment, so far as the said 10 per cent. deposit extends.

And notice is hereby further given that the purchaser of the arrack rent of the Kandy town and gravets will be required to pay, in terms of the provisions of the Ordinance No. 9 of 1892, a stamp duty of Rs. 500 for each and every license issued under the Ordinance No. 13 of 1891, to sell by retail arrack and rum at each and every tavern situated within the limits of the Municipality of Kandy.

C. S. VAUGHAN,  
for Government Agent.

Kandy Kachcheri,  
February 24, 1896.

විෂි 1896 ක්වු ජුලි මස 1 වෙනි දින පවත් වූ 1897 ක්වු ජුලි මස 30 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ අරක්කු රේන්ද මිලේට ගැනීම පිනිස මුද්දරකර දෙනලද වැන්ඩර්ස් ගෙවන් ඉල්ලීමට මහනුවර ගෞරවනීය මුද්දර මහලේ ඒජන්ත උන්තාන්සේ විසින් බාරගැනීමට සුදනම්ව ඉන්කඩව මෙයින් දැනුම්දෙමි.

1. මහනුවර නගරයතුල සහ කඩවත්තනරද.
2. දුම්බර සහ පානසේවාපැවේද.
3. කුම්පනේ සහ හාරිස්පත්තුවද.
4. යටිනුවර සහ උඩුනුවරද.
5. උඩපලාන සහ උඩුලන්ගමද.
6. 1886 පෙබරවාරි මස 5 වෙනි දින දරණ පකාස පත්‍රයේ සටහන්කර තිබෙන සිතියමේ බහාතිබෙන නුවරපිලියේ ආදියම පලාත.
7. මාතලේ ආදියම පලාතත්ය.

“අරක්කු රේන්ද මිලේටගැනීමේ ඉල්ලීමපත්‍රයයි” කියා මුද්දරකරණලද ඇන්විලෝප්වල පිට ලියා එවිය යුතුයි. වෂි 1896 මාර්තු මස 3 වෙනි දින පස්වරු එසවනතුරු මහනුවර කවිවේරියේදී එම ඉල්ලීමපත්‍ර බාරගන්ට යෙදෙනවන් ඇර ඒ වේලාවට ඒවා ඇර බලන්ට යෙදේ.

එක එක රේන්දය වෙන් වෙන් වශයෙන් හෝ මුළු රේන්දයම එකට හෝ ඉල්ලීමකල යුතුයි.

ඉල්ලීමපත්‍ර එවන්ට යෙදෙන අයවල් ඒ වේලාවට එම ස්ථානයේ ඇවිත් සිටින්නට ඕනෑය. යම් ඉල්ලීමකාර යෙක් එසේ ඉදිරිපිටවින් නොසිටියේ විනම් ඔහුගේ ඉල්ලීමපත්‍රය ගැන කිසිවක් නොසලකනු ලැබේ.

ඉල්ලීමකාරයින් විසින් මුදලෙන් රු. 2,000ක් නොහොත් එපමණ වටිනා ආණ්ඩුවේ ඩ්‍රැප්ට් එකක් ඇප පිණිස ගෙණිණු යුතුය.

යම් ඉල්ලීමපත්‍රයක් ඒත්තුගන්ට යෙදුනේවිනම්, එහි ජෙන ගණනින් සියේට දහසබැගින් ගණනක් වහාම මුදලෙන් බැදකඩන්ට ඕනෑය.

මුදලෙන්වනම්, ඉල්ලීමපත්‍රයේ සඳහන්වන ගනනෙන් හතරෙන් පංගුවක් නොහොත්, කිසිවල දේපලවලින් නම් තුනෙන් පංගුවක් උකස්කිපිට වැඩිදුර ඇප ඕනෑ කරති.

ඉල්ලීම පත්‍රය බාරගන් දවසේ පටන් 30 දවසක් ඇතුලතදී එසේ වැඩිදුර ඇප සම්පූර්ණකර දෙන්නට නොයෙදුනේවිනම් ඉහතකී බැදකඩන්ට යෙදන 10ක් එක දඬුවම් වෙනුව ඉල්ලාගන්ට යෙදේ.

ඔස්සුවල ජෙන ඉඩම් ඇපේට බැදීමට මනාප බව කියා ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියුමක් නැතුව එම ඔස්සු බාරගන්ට නොයෙදේ.

ඇපේට දෙනලද ඔස්සුවල සඳහන්වන ඉඩම් යම් උකසකට ඇපේකට බැදී නැති බවට ඉඩම් ලියා සටහන්කරණ රිජිස්ට්‍රාර්නැතගේ සහතික පත්‍රයක් එම ඔස්සුවට යාකර එවිය යුතුයි. එම සහතික පත්‍රය ඇප දෙන කැණැත්තාගේ විසදමෙන් ලබාගත යුතුයි.

ඇප සම්පූර්ණකර උන්තාන්සේ පසු ඉහතකී දහසෙන් එක එසේ බැදතිබෙනාකාරම ඒජන්තඋන්තාන්සේ වෙත තිබෙන්නට ඕනෑවන් ඇර, එහි ප්‍රමාණේ ලෙස වාර ගනිනේ ගෙවන්ට ඕනෑ මුදලෙන් අන්කීම වාරයේ ගෙවන්ට ඕනෑ මුදලෙන් කොටසක් හැරියට හෝ එකොලොස්වෙනි වාරයේ ගෙවන්ට ඕනෑ මුදලෙන් කොටසක් හැරියටත් ගන්ට යෙදේ.

වැඩිදුරත් මෙයින් දන්වා සිටින්නේනම්, මහනුවර කඩවත්තනර කුල අරක්කු රේන්දය ගන්ට යෙදෙන අට නගරය තුල අරක්කු සහ රම් බෙදා විකිනීමට 1891 නොම්මර 13 ආඥාපනත යටතේ දෙන්නට යෙදෙන බලකඩදසිවලට 1892 නොම්මර 9යේ ආඥාපනතේ ඕනෑකර තිබෙන ප්‍රකාර එක එක බලකඩදසියට රුපි රුපි (500) පන්සියේ බැගින් මුද්දර නියමේ ගෙවිය යුතුයි.

සී. ඇස්. වෝන්,  
ආණ්ඩුවේ ඒජන්තඋන්තාන්සේ වෙනුවට.

වෂි 1896 ක්වු පෙබරවාරි මස 24 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board town of Kegalla for the ten months commencing from March 1, 1896, will be one in number. The said license will be put up for sale by public auction at the Kegalla Kachcheri at 1 P.M. on Saturday, February 29, 1896, and will be issued in accordance with the provisions of the said Ordinance and under the following conditions, viz. :-

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That no opium be sold to any woman or any child under the age of fifteen years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to sell Opium by Retail" painted on it.
6. That no persons other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agents or servants of the licensee, unless the names of such agents or servants be first registered in the Local Board Office.
7. The purchaser of the retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but to the retail dealer.

Local Board Office,  
Kegalla, February 13, 1896.  
W. E. DAVIDSON,  
Chairman.

**S**PECIFICATION (under Chapter VII. of Ordinance No. 23 of 1889) showing the allotments of land (including Crown land) to be benefited by the restoration of Maha Uswewa in the Puttalam District; the names, as far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent. A. R. P.	Charge or Rate
					in Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre.
					Rs. c.
3768	Mahauswewakele	Crown	547	6 2 26	6 75
3769	Do.	do.	"	7 2 37	7 75
3770	Do.	do.	"	6 2 38	6 75
3771	Do.	do.	"	7 0 15	7 25
3772	Do.	do.	"	6 1 34	6 50
3773	Do.	do.	"	7 0 36	7 25
3774	Do.	do.	"	7 1 25	7 50
3775	Do.	do.	"	6 0 0	6 0
3776	Do.	do.	"	3 1 25	3 50
3777	Do.	do.	"	6 3 37	7 0
3778	Do.	do.	"	8 1 29	8 50
3779	Do.	do.	"	6 2 20	6 75
3780	Do.	do.	"	10 3 38	11 0
3781	Do.	do.	"	8 2 13	8 75
3782	Do.	do.	"	8 3 3	9 0
3783	Do.	do.	"	10 3 30	11 0
3784	Do.	do.	"	9 1 26	9 50
3785	Do.	Gallegoda Appuhamy and others	"	8 2 8	8 75
3786	Do.	do.	"	7 0 31	7 25
3787	Do.	Mito Mudalihamy and others	"	7 2 2	7 75
3788	Do.	Gallegoda Mudalihamy	"	5 0 24	5 25
3789	Do.	Andigama Punchirala, Vidanage Kapuruhamy, and another	"	13 3 25	14 0
3790	Do.	Crown	"	11 1 33	11 50
3791	Do.	do.	"	6 3 21	7 0
3792	Do.	do.	"	8 1 38	8 50
3793	Do.	do.	"	9 1 10	9 50
3794	Do.	do.	"	10 1 20	10 50
3795	Do.	do.	"	10 2 8	10 75
3796	Do.	do.	"	7 3 21	8 0
3797	Do.	do.	"	11 0 36	11 25
3798	Do.	do.	"	7 0 0	7 0
3799	Do.	Kirihettikulama Naidahami and others	"	9 0 9	9 25
3800	Do.	Alutgoma Menikhami Korala and others	"	12 1 8	12 50
3801	Do.	Kirihattikulama Punchirala and Wannihami Vidane	"	11 2 2	11 75
3802	Do.	Alutgoma Ranhami and others	"	9 0 37	9 25
3803	Do.	Uswewe Punchiralage Pinhami and others	"	6 1 30	6 50
3804	Do.	Merungoda Nanhamege Kawrala and others	"	10 0 26	10 25
3805	Do.	Nambadawe Pinhamige Appurala	"	7 0 0	7 0
3806	Do.	Miyellewe Kawwage Vidane and others	"	9 0 38	9 25
3807	Do.	Nawagattagama Kiriyaige Malliya and others	"	9 1 13	9 50
3808	Do.	Mito Appuhami Arachchi and others	"	7 2 28	7 75
3809	Do.	Urupettewe Pina Pannikkiya and others	"	9 3 20	10 0
3810	Do.	Wenhewewe Lapaya Pannikkiya and others	"	6 1 34	6 50
3811	Do.	Alutgoma Menikhami Korala and others	"	9 2 11	9 75
3812	Do.	Alutgoma Appuhami and others	"	11 0 32	11 25
3813	Do.	Crown	"	10 2 4	10 75
3814	Do.	Alutgoma Punchirala and others	"	9 2 19	9 75
3815	Do.	Merungoda Kirihamige Punchirala and others	"	6 3 30	7 0
3816	Do.	Beliwewe Appuhami Wedarala and others	"	9 0 15	9 25
3817	Do.	do.	"	7 3 14	8 0
3818	Do.	Periyakulama Kapuwage Wattuwa and others	"	9 0 35	9 25
3819	Do.	Periyakulama Lebunage Baiya and others	"	10 2 27	10 75
3820	Do.	Medegoma Mudalihami Arachchi and others	"	9 2 27	9 75
3821	Do.	Beliwewe Appuhami Wedarala and others	"	10 3 4	11 0
3822	Do.	Crown	"	8 3 32	9 0
3823	Do.	do.	"	11 3 12	12 0
3824	Do.	do.	"	12 1 0	12 25
3825	Do.	Talgassewe Punchirala Arachchi	"	1 2 38	1 75
3826	Do.	Crown	"	11 2 34	11 75
3827	Do.	do.	"	10 3 31	11 0
3828	Do.	do.	"	8 1 5	8 50
3829	Do.	do.	"	9 2 34	9 75
3830	Do.	do.	"	8 2 10	8 75
3831	Do.	do.	"	9 1 25	9 50
3832	Do.	do.	"	10 2 12	10 75
3833	Do.	do.	"	9 2 12	9 75
3834	Do.	R. A. H. Banda, President	"	10 0 25	10 25
3835	Do.	Crown	"	8 3 10	9 0
3836	Do.	Kollankulama Malinguralage Kawrala and others	"	10 3 16	11 0
3837	Do.	Talgassewe Vidane Arachchi and others	"	11 1 7	11 50
3838	Do.	Talgassewe Pinhami, Korale Arachchi	"	6 1 8	6 50

Lot.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent.		Charge or Rate
				A.	R. P.	in Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre.
						Rs. c.
3839	Mahauswewakele	Kauralagassewe Mudalihami, Tank Overseer	547	3	2 21	3 75
3840	Do.	R. B. Moonemalle and R. A. H. Banda	"	8	3 8	9 0
3841	Do.	Wadigamangawe, late Ratemahatmaya	"	9	3 22	10 0
3842	Do.	Merungoda Badderalla, Division Officer	"	10	0 38	10 25
3843	Do.	Talgassewe Vidane Arachchi and others	"	9	0 33	9 25
3844	Do.	Talgassewe Kirihami Vidane and others	"	10	3 11	11 0
3845	Do.	J. A. de Silva, Mudaliyar	"	11	0 33	11 25
3846	Do.	Alankulama Menikralage Banda and others	"	6	1 0	6 25
3847	Do.	Talgassewe Wannihami and others	"	8	0 21	8 25
3848	Do.	Alankulama Kirihami and others	"	3	1 27	3 50
3849	Do.	Kuratihena Menikrala and others	"	4	0 9	4 25
3850	Do.	Crown	"	1	3 5	2 0
3851	Do.	R. A. H. Banda, President	"	9	0 0	9 0
3852	Do.	do.	"	9	3 8	10 0
3853	Do.	Nawagattagama Ranhami, Korala	"	9	2 15	9 75
3854	Do.	Merungoda Nambirala	"	8	2 10	8 75
3855	Do.	do.	"	5	0 11	5 25
3856	Do.	Crown	"	4	1 9	4 50
3857	Do.	Wadigamangawe, late Ratemahatmaya	"	9	1 20	9 50
3858	Do.	Talgassewe Bandihami Vidane and others	"	9	2 12	9 75
3859	Do.	Crown	"	9	3 37	10 0
3860	Do.	Merungoda Kikuruhami and others	"	4	1 4	4 50
3861	Do.	Crown	"	9	2 18	9 75
3862	Do.	Urupettewa Silpadipothiya and others	"	5	1 13	5 50
3863	Do.	Gallewa Bannehekela and other	"	9	3 0	9 75
3864	Do.	Gallewa Herathami	"	8	0 10	8 25
3865	Do.	Alankulama D. Banda and others	"	6	2 24	6 75
3866	Do.	Crown	"	3	2 11	3 75
3867	Do.	do.	"	9	2 14	9 75
3868	Do.	A. Herathami Vidane and others	"	8	0 8	8 25
3869	Do.	Alankulama D. M. Banda	"	9	3 24	10 0
3870	Do.	Karambawa Sirimalhami	"	2	3 39	3 0
3871	Do.	Kottukachchiya Wannihami and Appuhami	"	3	1 37	3 50
3872	Do.	Kottukachchiya Wannihami, Lekama	"	4	3 35	4 75
3873	Do.	Alankulama Banda Arachchi and Banda	"	4	3 5	5 0
3874	Do.	Alankulama Mohottihami and others	"	7	3 13	8 0
3875	Do.	Gallewa Punchiralage Mudalihami and others	"	6	1 24	6 50
3876	Do.	Crown	"	3	3 9	4 0
3877	Do.	Karambawa Arumogan Waitilingam	"	8	0 0	8 0
3878	Do.	Gallewa Menikhami	"	7	1 17	7 50
3879	Do.	Jattawa Kapuruhami, late Korala	"	4	3 8	5 0
3880	Do.	Alankulama Punchirala, Registrar	"	4	3 19	5 0
3881	Do.	Alankulama Herathami	"	5	0 8	5 25
3882	Do.	M. S. Pitche Tambi	"	5	1 21	5 50
3883	Do.	Gananketa Kirihami, late Korala	"	6	1 23	6 50
3884	Do.	M. S. Pitche Tambi	"	4	2 8	4 75
3885	Do.	Alankulamamottihamege Herathami	"	5	3 23	6 0
3886	Do.	Kuratihena Vidane and others	"	5	0 28	5 25
3887	Do.	Mahauswewa Suse Pulle	"	3	1 35	3 50
3888	Do.	Rachchiragama Wannihami and others	"	5	0 23	5 25
3889	Do.	Crown	"	5	2 31	5 75
3890	Do.	H. R. Fonseka	"	5	0 18	5 25
3891	Do.	Alankulama Herathami	"	4	1 26	4 50
3892	Do.	H. R. Fonseka	"	5	3 26	6 0
3893	Do.	Gallewa Vidanege Appuhami and others	"	5	2 26	5 75
3894	Do.	Tamberombuwa Sella Wannihami and others	"	9	3 21	10 0
3895	Do.	Madawalagama Punchirala	"	8	0 0	8 0
3896	Do.	Alankulama Herathami	"	3	2 4	3 75
3897	Do.	Uswewa Suse Pulle and others	"	7	2 20	7 75
3898	Do.	Tamberombuwa Punchirala and others	"	9	1 7	9 50
3899	Do.	Alankulama Korralage Mudalihami and others	"	10	2 38	10 75
3900	Do.	Konkadawela Appuwa and others	"	7	3 11	8 0
3901	Do.	Kelegama Seerala Arachchi and others	"	10	3 10	11 0
3902	Do.	Uguresawa Appuhami Vidane and others	"	10	3 15	11 0
3903	Do.	H. R. Fonseka	"	5	2 32	5 75
3904	Do.	do.	"	8	3 23	9 0
8549	Karuwalagaskale	Crown	1,675	2	3 16	3 0
8549	Do.	do.	"	0	1 30	0 50
8566	Mahauswewakele	R. A. H. Banda, President	1,684	3	0 14	3 25
10274	Wewapaulamukalana	Crown	2,085	5	0 10	5 25
				1,098	1 32	1,114 25

**S**PECIFICATION showing the allotments of land (including Crown land) to be benefited by the Vavuniya-Vilankulam tank in the Vavuniya District; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 11,207-62.

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Preliminary Plan.	Survey Reference.	Extent. A. R. P.	Charge or
						Rate in Perpetuity for Interest and Upkeep at 25 cents per Acre. Rs. c.
1	Kurumankadu	Sayampunather Asaipillai	1,758 1,622	6827, 6829 6087 and 6088, 6093, 6099, 6100 to 6104, 6106 to 6112, 6117 to 6120	38 0 32	9 55
2	Kalladdi, Vempaddi Kullattadi, Palayadi Kurumankadu	Ranasinga Vavuniya Ponnaturai	258 809 1,269	Y 32 2523, P 87, G 87 4176 to 4178, 4183 to 4186	15 0 4	3 76
3	Naruviliadi, Nawaladi and Kurumankadu	Velauther Aiyampillai	258 809 1,474	X 32, C 33 D 87 4214 and 4215	11 0 12½	2 77
4	Naruviliadi and Navaladi	Valliammai, wife of Aiyampillai	258 809 1,269	X 32, C 32 D 87 4216	5 0 6½	1 26
5	Do.	Venasitampi Arunasalam	258 809 591 1,269	X 32, C 33 D 87 2040 4155, 4172, 4195, 4260 to 4262	12 0 21½	3 3
6	Pirayadi	Sinnadi Nanapirakasam	258	W 32, D 33	1 1 9½	0 33
7	Pirayadi and Kuruntadi	Katiramer Alwan	258 809	W 32, D 33 Q 87	4 1 27½	1 10
8	Pirayadi, Marutadi and Palaiyadi	Sapapati Appaturai	258 809	D 33, N 33 M 87	2 3 1	0 69
9	Nedunkiru and Panichchaidi	Ventharkone Savirimuttu Mutaliyar	258 809 591 1,269 1,743	E 33, F 33 E 87, W 87 2039 2041 6631	13 2 22½	3 41
10	Pirampadi, Kolakaran-tundu, and Attankarai	Rosaipillai, wife of Sylvester	258 809 567	Q 33, R 33 H 87 1853	10 1 32	2 61
11	Pulayadi, Kaddadi, Athiadi, Mondaiyadi, Vempadi, and Kurumankadu	Neekilar Mariampillai	258 809 1,269 1,743 1,269	G 33, W 33 C 87, K 87, S 87, Y 87 2041 6619, 6620 Half of 4233 to 4246, 4251 to 4257, and 4263 to 4268	22 0 15½	5 52
12	Kaddadi and Athiadi	Mariamuttu, wife of Vaithy	1,269 258 809	2041 S 33 L 87	4 1 11½	1 8
13	Do.	Anal, wife of Gabriel	258 809	T 33 L 87	1 0 19½	0 28
14	Palaiyadi and Puvarasadi	Phillippu Vaity	258 809 591	G 33 Y 86, Z 86 2042	8 1 30	2 11
15	Navaladi	Nakammai, daughter of Kurnaraveli	258	I 33	2 1 8	0 57
16	Solachchimoddai	Nakammai, wife of Vaikali	258	H 33	0 2 35½	0 18
17	Solachchimoddai, Vilattai, Palaiyadi	Pilliyapatter Muttusamy Kurokkal	258 809	H 33 V 87, B 87	6 1 15½	1 58
18	Solachchi, Kuchchatarai, Athiadi, Salampaiadi, Moddaiyadi, Avarasadi, Vairathadi, Vilathadi, Navaladi, Kuchchaveli	Phillip Mappanappillai	258 809 567 591 1,269 1,743	J 33 J 87, 2522, W 86, X 86, T 87, U 87, V 87, X 87 1852 2041 4200, 4201, 4258 6615, 6616, 6618, 6624, 6625	30 1 34½	7 61
19	Palaiyadi	Velauther Arunasalam	258 591	K 833 2037	5 3 22	1 47
20	Ittiady and Kudilady	Parupati daughter of Vaikaly	258 809 591	K 33 F 87 2038	4 2 28½	1 17
21	Mutireiyadi and Palaiyadi	Muttupillai, daughter of Kanagaretnam	258 809 591	K 33 G 87 2038	3 2 28	0 92
22	Kulachchi	Puthunachchan wife of Kumaravelu	258 591	L 33 2038	4 0 34	1 5

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Preliminary Plan.	Survey Reference.	Extent.			Charge or Rate in Perpetuity for Interest and Upkeep at 25 cents per Acre.								
					A.	R.	P.									
23	Kulavadi and Navaladi	Kumaravelu Appapillai	809 591	2526, A 87 2038, 2037	}	8	0	5 $\frac{1}{2}$	2	1						
24	Pinamurungeyadi	Poorany, daughter of Ayampillai	258	M 33							2	0	24	0	54	
25	Marutadi	Kandavanam Katiravelu	258	N 33	}	0	2	27 $\frac{1}{2}$	0	17						
26	Marutadi	Kasinather, Thamu Udiyar	258	O 33							2	2	33	0	68	
27	Panichchadi and Solachchy	Sellatampi Kartikesu	258	P 33, H 33	}	2	1	24 $\frac{1}{2}$	0	60						
28	Kaddai and Kurinchavady	Tiakar Kandiah	258 809 1269	V 33 R 87 4175, 4168							}	5	0	26	1	29
29	Kudiladi, Attankarai, and Kilkadu	Aiyampillai Sapapati	809 567 1269	F 87 1855, 1857 4212, 4213, 4220												
30	Navaladi, Palankuda, Athiadi, and Kurumankadu	Velanther Ramasethu	258 809 591 1269	B 33 I 87 2038 4173, 4174, 4171	}	17	3	25	4	47						
31	Kondaiadi	Seethivan wife of Tiaker	809 591	O 87 6610, 6611 L 87 2037							}	4	1	4	1	7
32	Kulavadi	Arumukam Kanagaretnam	809	2526	}	1	2	21 $\frac{1}{2}$	0	41						
33	Puliyadi and Vempadi	Velattai widow of Kanther	809	2525, 2524							}	3	1	36	0	87
34	Athaidi	Nachchipillai wife of Arunasalm	809	2522	}	1	1	19 $\frac{3}{4}$	0	34						
35	Kudiladi, Attankarai, and Kilkadu	Vaikali Sellatampi	809 567	F 87 1855, 1857							}	4	1	19 $\frac{1}{2}$	1	9
36	Nadutundu	Virapper Velupillai	809 1269	N 87 Half of 4233 to 4246, 4251 to 4257, 4263 to 4265	}	13	3	33 $\frac{1}{2}$	3	49						
37	Nadutundu	Tankamuthu, wife of Vairavanather	809	N 87							}	0	2	4 $\frac{1}{2}$	0	13
38	Palaiadi	Arunasalam Katiravelu	809	M 87	}	1	3	7 $\frac{1}{2}$	0	45						
39	Kurinchavadi	Kandavanam Abraham	809	R 87							}	1	1	39	0	37
40	Do.	Valliammai, wife of Arunasalam	809	R 87	}	1	1	39	0	37						
41	Vilattiadi	Arunasalam Viravaku	809 1,269	V 87 4151, 4157							}	3	0	31 $\frac{1}{2}$	0	80
42	—	Sekilar Mirasaibu	1,269	4152, 4156	}	2	0	25	0	54						
43	—	Kaitar Mariampillai	1,269	4153, 4154							}	2	1	25	0	60
44	—	Nakapper Tampu	1,269	4150, 4158	}	2	1	6	0	57						
45	—	Kanapati, daughter of Vairavy	1,269	4189							}	1	2	28	0	42
46	—	Aiyampillai Anapillai	1,269	4194	}	2	2	15	0	65						
47	—	Arumukam Kartikesu	1,269	4208							}	2	0	0	0	50
48	—	Supper Innasy	1,269	4209	}	2	0	0	0	50						
49	—	Kanapati Gabriel	1,474 567	5220 1856							}	1	2	26	0	42
50	—	Velanther Kanapatipillai	1,269	4218	}	1	3	38	0	49						
51	—	Anandasy, daughter of Anthoni	567 1,474	1854 5221							}	4	3	11	1	20
52	—	Malaner Velichore	1,474	5222	}	1	3	3	0	44						
53	—	Irappiel Pethru	1,474	5222							}	1	3	3	0	44
54	—	Francisku, wife of Koitar	1,474 1,269	5223 4217	}	3	2	10	0	93						
55	—	Swanal, wife of Anthoni	1,474	5229							}	3	2	24	0	95
56	—	Vaitianpillai Irappiel	1,474	5220	}	1	2	31	0	42						
57	—	Swanal, wife of Pedro	1,474	5220							}	1	2	31	0	42
58	—	Mariamuttu, wife of Savirimuttu Mutaliyar	1,269	4219	}	1	3	30	0	49						
59	Kurumankadu	Sinnakutti Tampiah	1,743	6613, 6614							}	1	0	23	0	29
60	Do.	Mailier Tampu	1,743	6626	}	0	3	9	0	20						
												334	1	33 $\frac{1}{2}$	83	64

**A** MENDED Specification showing the allotments of land (including Crown land) to be benefited by the Kanakarayanikulam tank in the Vavuniya District; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 27,714-79.

No.	Name of Allotment or Field	Name of Proprietor.	Survey Reference.	Extent.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Re. 1 per acre for New Lands and 50 cents for Old Lands.	
					A. R. P.	Rs. c.
<i>Old Lands.</i>						
Preliminary plan 1,478.						
1	Kandiyadyilvayal and Chin-napulataravayal	Tamar Velan	N 129 and U 129	2 1 23½		1 20
2	Do.	Aiyampillai Kartan	do.	1 0 31½		0 60
3	Do.	Aiyampillai Appakutti	do.	1 0 31½		0 60
4	Do.	Chellar Nakamany	do.	1 2 15½		0 80
5	Do.	Chellar Tamu	do.	1 2 15½		0 80
6	Do.	Sithemparam, wife of Aiyampillai	do.	1 2 15½		0 80
7	Aladyittaravayal and Panichchaiadyitvayal	Kurunather Sinnappah	R 129 and T 129	2 3 30½		1 47
8	Aladyittaravayal, Chittirikalivayal, Panichchaiadyilvayal, and Periyapulataravayal	Venayer Mutter	R 129, S 129, T 129, and V 129	7 2 2½		3 76
9	Do.	Arumukam Venasitampi	do.	7 2 2½		3 76
10	Do.	Sivakami, widow of Sinnatampi	do.	7 2 2½		3 76
11	Chittirikalivayal and Periyapulataravayal	Arumukam Tinakari	S 129 and V 129	4 2 12½		2 29
				39 2 24		19 84
<i>New Lands.</i>						
1	Kanakarayankulamveli	Sayampunather Veluppillai	5396 to 5399 and 5462	17 2 18		17 61
Preliminary plan 1,889.						
2	Kulaaddivayal	Tamer Velu	H 164	5 0 0		5 0
3	Vembaddivayal	Chellar Tamu	G 164	6 0 0		6 0
4	Alaiaddivayal	Chellar Nakamany	F 164	5 0 0		5 0
Preliminary plan 1,478.						
5	Kanakarayankulamkadu	Kurunather Chinnappah	5431 to 5434	3 3 20		3 87
6	Do.	Kanakasapai Kanapatipillai, Udaiyar	5373	1 1 32		1 45
				38 3 30		38 93
<i>Crown Lands.</i>						
Preliminary plan 1,478.						
1 to 71	Kanakarayankulamkadu	Crown	5374 to 5384, 5400 to 5403, 5414 to 5419, 5435 to 5436, 5449½, 5450 to 5452, 5468 to 5470, 5486 to 5488, 5504 to 5407, 5351 to 5362; 5330 to 5341, 5312 to 5321	71 1 26		71 42
				150 0 0		130 19
<b>Grand Total ...</b>						

Vavuniya Kachecheri,  
January 31, 1896.

E. F. HOPKINS,  
Assistant Government Agent.

**A** MENDED Specification showing the allotments of Land (including Crown land) to be benefited by the Vengalcheddikulam tank in the Vavuniya District; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amounts due upon each allotment.

Amount in respect of which the allotments are liable, Rs. 17,570-63.

No.	Name of Allotment or Field	Name of Proprietor.	Survey Reference.	Extent.	Charge or Rate in Perpetuity for Interest and Upkeep at Re. 1 per Acre.	
					A. R. P.	Rs. c.
Preliminary plan 1,735.						
<i>Old Lands.</i>						
1	Vengalcheddikulamvayal	Santhapillai, wife of Vylian	K 133, Q 133, and F 134	7 3 19		7 87
2	Do.	Susai Anthonipillai Udaiar	L 133, D 134, K 134, O 134	16 3 2		16 76
3	Do.	Susai Santiago	M 133	0 1 9		0 31
4	Do.	Sinnappu Adrian	N 133	0 1 32		0 45
5	Do.	Gaspar Adrian	O 133	1 0 30		1 19
6	Do.	Kurusapillai, wife of Antoni	P 133, V 133	3 0 28		3 18
7	Do.	Adrian Santia	R 133, M 134	2 1 4		2 28
8	Do.	Tavithu Pethru	S 133	0 1 31		0 44
9	Do.	Rev. Massiet, O.M.I.	T 133	1 0 5		1 3
10	Do.	A. Mudaliyar Santhampillai	U 133, C 134, E 134, J 134, N 134	11 2 32		11 70

No.	Name of Allotment or Field.	Name of Proprietor.	Survey Reference.	Extent.		Charge or Rate in Perpetuity for Interest and Upkeep at Rs. 1 per Acre. Rs. c.
				A	R. P.	
11	Vengalacheddi- kulamvaiyal	Suliyampillai Philippupillai	W 134, B 134, I 134	16	1 10	16 56
12	Do.	Muttusamy Pedro	X 134	1	2 14	1 59
13	Do.	Kulanthyvelu Kanthasamy	Y 133, Z 133	4	3 21	4 88
14	Do.	Mariai, wife of Anteni	A 134	1	1 3½	1 27
15	Do.	Madalena, wife of Philippupillai Mudaliyar	do.	1	1 3½	1 27
16	Do.	Susai Arokiam	G 134	2	3 14	2 84
17	Do.	Sulian Gabriel	H 134	0	2 29	0 68
18	Do.	Anthukutti Santhampillai	L 134	0	3 31	0 94
19	Do.	Susai Sevvaitian	P 134	1	2 14	1 59
<i>New Lands.</i>						
1	Vengalacheddi- kulamkadu	Rev. S. Anthoni, O.M.I., for the Roman Catholic Bishop of Jaffna	6,543, 6,544, 6,587, 6,559, 6,561, 6,563, 6,565, 6,566, 6,567, 6,569, 6,570, 6,572, 6,574, 6,576, and 6,578	46	3 21	46 88
<i>Crown Lands.</i>						
1 to 5	Vengalacheddi- kulamkadu	Crown	6,558, 6,573, 6,579, 6,580, and portion of 6,581	26	1 7	26 29
				150	0 0	150 0
Vavuniya Kachcheri, January 31, 1896.				E. F. HOPKINS, Assistant Government Agent.		

IT is hereby declared, in accordance with the provisions of section 3 of Ordinance No. 6 of 1893, that the period hereinunder specified shall be deemed to be the close season for Trout in the Bilihul-oya, and all streams upon Horton plains within the boundaries of the Province of Sabaragamuwa for the year 1896 and for succeeding years, or until further notice :—

November 1, 1896, to February 14, 1897.

The notice dated August 5, 1895, published in *Gazette* No. 5,365 of August 9, 1895, is hereby cancelled.

Ratnapura Kachcheri,  
February 21, 1896.

H. WACE,  
Government Agent.

IT is hereby declared that the villages called Pahawalayagama and Asariggama (according to description given below), in Galkadawela Tulana of Nuwaragampalata, in the North-Central Province, are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891 :—

1. Pahawalayagama : north by Helambagaswewa, south by Relapanawa, east by Lingala, and west by Malwatu-oya.

2. Asariggama : north by Maha Nikawewa, south by Kuda Puiyankulama, east by Milligahagodawala, and west by Kuda Asariggama.

E. M. BYRDE,  
Government Agent.

Anuradhapura Kachcheri,  
February 25, 1896.

IT is hereby declared that the villages called Karabewatta, Sestraveliya, Wallikkulama, Ihalagama, Kankaniyagama, Mahakekirawa, and Tibbotuwewa (according to description below) in Maminiya korale of Kalagampalata, in the North-Central Province, are infected areas according to the 3rd clause of Ordinance No. 9 of 1891 :—

1. *Karabewatta*.—North by Gansabawa road, south by Weralahena, east by Panikkankulama, and west by damba tree.

2. *Sestraveliya*.—North by limit of village, south by Walikkulama, east by Mailagaswewa, west by Kangauankulama.

3. *Wallikkuluma*.—North by Sestraveliya, south by Kalawewa, east by limit of Nikiniyawa, and west by Mudaperumagama.

4. *Ihalagama*.—North by pinpara, south by Kalawewa road, east by limit of village, and west by Mudaperumagama.

5. *Kankaniyagama*.—North by Aiteragama, south by Kannankulama, east by Embulgaswewa, and west by Pariyangala.

6. *Mahakekirawa*.—North by Kudakekirawa, south by Tibbatuwewa, east by Ilukbodagama, and west by Kiriwelhinna.

7. *Tibbotuwewa*.—North by Mahakekirawa, south by Dumbuluwa-ela, east by Andarawewa, and west by dambu tree.

E. M. BYRDE,  
Government Agent.

Anuradhapura Kachcheri,  
February 24, 1896.